

**සීතාවක ප්‍රාදේශීය සභාවේ 2018 සැප්තැම්බර් මස 10 වන දින
පෙ.ව.10.00 ට ප්‍රාදේශීය සභාවේ සභා ශාලාවේදී පවත්වන ලද
මහා සභා රැස්වීමේ වාර්තාව.**

සභාගී වූ :-

- | | | |
|---------------------------------|---|--|
| 1. ගරු සභාපති | - | ඪී. ජයන්ත රෝහණ මැතිතුමා |
| 2. ගරු උප සභාපති | - | එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා |
| 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | වන්දන ප්‍රේමනාත් මුදුන්කොටුව මැතිතුමා |
| 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා |
| 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඒ.මේරි මාග්‍රට් මැතිතුමිය |
| 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ආර්. ගයන් දුමින්ද වන්දුසිරි මැතිතුමා |
| 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ.ඩී. එස්. ජයන්ත රණවක මැතිතුමා |
| 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ. මංජුල ධම්මික චිරරත්න මැතිතුමා |
| 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.ඒ.ඩී. ෆිලිප්පෝ ඇනට් ඔල්ගා මැතිතුමිය |
| 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා |
| 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා |
| 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා |
| 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා |
| 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා |
| 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ. උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා |
| 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා |
| 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.කේ. උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා |
| 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා |
| 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ.ඩී. ගීතාමනී ස්වර්ණලතා මැතිතුමිය |
| 20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | දනුෂ්කී ප්‍රහානී අල්මේදා මැතිතුමිය |
| 21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඒ. සුසන්ත මැතිතුමා |
| 22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී.සමන්ත කුමාර මැතිතුමා |
| 23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්. වරුණ දිලීප් කුමාර මැතිතුමා |
| 24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා |
| 25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඩී. චිත්තක දේවින්ද සමරවීර මැතිතුමා |
| 26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ. නිමල් යසසිරි කඵපහන මැතිතුමා |
| 27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ගමගේ වන්දුසිරි මැතිතුමා |
| 28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා |
| 29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්. අසෝක වැලිකල මැතිතුමා |
| 30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්. වන්දුකුමාර් මැතිතුමා |
| 31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඪී. කුමුදිණි ජයවර්ධන මැතිතුමිය |
| 32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය |
| 33. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඊ.ඪී.ඩී. ඉන්ද්‍රානී සෙනෙහෙලතා පද්මසීලි මැතිතුමිය |
| 34. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී. මාලනී වන්දුලතා මැතිතුමිය |
| 35. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා |
| 36. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්. වන්දන සූරියආරච්චි මැතිතුමා |
| 37. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.එස්.සුනිල් රණසිංහ මැතිතුමා |
| 38. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එන්.පී.කේ. සමන්ති වන්දිකා දමයන්ති මැතිතුමිය |
| 39. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා |

සභාගී නොවූ

- | | | |
|--------------------------------|---|---|
| 1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ලියනගේ වන්දන කුමාර මැතිතුමා |
| 2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.පී. යසරු දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා |
| 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පුස්සැල්ලගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා |
| 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ.ඩී.සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය |

මහා සභා රැස්වීම සඳහා සහභාගී වීමට පැමිණි ගරු උප සභාපතිතුමා ප්‍රධාන මන්ත්‍රී මණ්ඩලය, ලේකම්තුමා ප්‍රධාන කාර්යමණ්ඩලය ඇතුළුව පැමිණ සිටි සියළුදෙනා පිළි ගැනීමෙන් අනතුරුව ගරු සභාපතිතුමා විසින් 2018 සැප්තැම්බර් මස මහා සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

න්‍යායපත්‍රානුකූලව පළමුවෙන්ම 2018.08.10 දින පැවති මහා සභා රැස්වීමේ වාර්තාව සංශෝධන හා වෙනස්කම් ඇතොත් පෙන්වා දී එය සභා සම්මත කර ගන්නා ලෙස ගරු සභාපතිතුමා විසින් සභාවෙන් ඉල්ලා සිටින ලදී.

01. පසුගිය රැස්වීමේ වාර්තාව සම්මත කර ගැනීම.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, 2018.08.10 වන දින පැවති මහා සභා රැස්වීමේ වාර්තාව සත්‍ය වාර්තාවක් බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගිතාමනී ස්වර්ණලතා මැතිතුමිය.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

2018.08.10 වන දින පැවති මහා සභා රැස්වීමේ වාර්තාව පිළිගත යුතු සත්‍ය වාර්තාවක් බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගිතාමනී ස්වර්ණලතා මැතිතුමියගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

02. සභාපතිවරයා විසින් කරනු ලබන විශේෂ නිවේදන.

01. 2018.08.10 දින මහා සභාවේදී ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා විසින් 05 (03) යෝජනාව යටතේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුල් කර ගනිමින් පළාත් පාලන ආයතනයක් පිහිටුවන ලෙස කල ඉල්ලීමට පිළිතුරු වශයෙන්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගරු කථානායකතුමා විසින් සභාපති, සීතාවක ප්‍රාදේශීය සභාව වෙතද පිටපතක් සහිතව මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු හා අවශ්‍ය පියවර ගන්නා ලෙස සඳහන් කරමින් පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාෆා මැතිතුමා වෙත යොමු කල ලිපියේ පිටපත.

02. පාදුක්ක වග ගම් සභාවට බස් නැවතුම්පලක් හා ඉරිදාපොළ සඳහා දුම්රිය රක්ෂිත ඉඩම් බදු ලබා දීමට අදාල හිඟ පරිහරණ මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් 2018.08.29 දිනැතිව ශ්‍රී ලංකා දුම්රිය සේවය, දුම්රිය සාමාන්‍යාධිකාරී වෙනුවට සහකාර වාණිජ අධිකාරී (ඉඩම්) විසින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03. 2018.05.11 දින මහා සභාවේදී ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ යටතේ අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා විසින් සේවා පියසක් ඉදිකිරීම සඳහා ඉඩම් කොටසක් ලබා ගැනීම සම්බන්ධයෙන් යොමු කල ලිපියට පිළිතුරු වශයෙන්, අදාල දුම්රිය රක්ෂිත භූමි ප්‍රමාණය බදු පදනම මත ලබා දිය හැකි බවත් ඒ පිළිබඳ ඉල්ලීම් ලිපියක් අවශ්‍ය භූමියේ දළ සැලැස්මක් සමඟ යොමු කරන ලෙස දන්වා ශ්‍රී ලංකා දුම්රිය සේවය, සහකාර වාණිජ අධිකාරී (ඉඩම්) විසින් 2018.08.12 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

04. 2018.05.11 දින මහා සභාවේදී ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ යටතේ නිමල් යසසිරි

කළුපහන මැතිතුමා විසින් ගංවතුර පාලන ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කර ගැනීම සම්බන්ධයෙන් යොමු කළ ලිපියට පිළිතුරු වශයෙන්, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් මේ සම්බන්ධයෙන් සොයා බලා ගංවතුර ආපදා තත්වය අවම කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත සභාපති, සීතාවක ප්‍රාදේශීය සභාව වෙතද පිටපතක් සහිතව 2018.08.28 දිනැතිව යොමු කරන ලද ලිපිය.

05. 2018.06.11 දින මහා සභාවේදී ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ යටතේ ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා විසින් පුවක්පිටිය රෝමානු කතෝලික විද්‍යාලය නැවත කනිෂ්ඨ විද්‍යාලයක් බවට පත් කර ගැනීම සම්බන්ධයෙන් යොමු කළ ලිපියට පිළිතුරු වශයෙන්, මෙම ඉල්ලීම විදුහල්පති මගින් කලාප කාර්යාලය, පළාත් දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිතව ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස දන්වමින් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් අධ්‍යාපන ලේකම් වෙනුවට නියෝජ්‍ය අධ්‍යක්ෂ (අධ්‍යාපන) විසින් 2018.07.30 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

06. 2018.06.11 දින මහා සභාවේදී ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ යටතේ වින්තක දේවින්ද සමරවීර මැතිතුමා විසින් වේරගල ඥාන විමල කනිෂ්ඨ විද්‍යාලය සඳහා ප්‍රාථමික පන්තියක් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් යොමු කළ ලිපියට පිළිතුරු වශයෙන්, මෙම ඉල්ලීම සලකා බැලීම සඳහා පාසලේ අවශ්‍යතාවය දක්වමින් විදුහල්පතිගේ ඉල්ලීම සහිතව කලාප කාර්යාලය, පළාත් දෙපාර්තමේන්තුව හරහා ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස දන්වමින් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් අධ්‍යාපන ලේකම් වෙනුවට නියෝජ්‍ය අධ්‍යක්ෂ (අධ්‍යාපන) විසින් 2018.07.30 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

07. 2018.06.11 දින මහා සභාවේදී ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ යටතේ සාගරිකා කුමාරි රුපසිංහ මැතිතුමිය විසින් සාලාව උප තැපැල් කාර්යාලයට කඩ කාමරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් යොමු කළ ලිපියට පිළිතුරු වශයෙන්, සාලාව නගරයේ ඉදි කර ඇති කඩ කාමර පිහිටි ඉඩමේ අයිතිය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇති බැවින් කඩ කාමර වෙන් කිරීමේ කටයුතු සියල්ල එම අධිකාරිය විසින් සිදු කරන බව සඳහන් කරමින් සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් විසින් 2018.08.11 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

08. බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන වල සියලුම මහජන නියෝජිතයින්ගේ ද පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන්ගේද දිවයිනෙන් බැහැර යාම සඳහා අනුමැතිය ලබා ගැනීමේ විදේශ නිවාඩු අයදුම්පත් දිවයිනෙන් බැහැර යාමට දින 14 කට පෙර ආණ්ඩුකාර ලේකම් කාර්යාලය වෙත ලැබීමට සැලැස්වීම අනිවාර්ය බවත් එසේ අපහසු අවස්ථා වලදී "විදේශ නිවාඩු සඳහා පූර්ව අනුමැතිය ලබා දීම" අයදුම්පත්‍රය පුරවා දිවයිනෙන් බැහැර යාමට ප්‍රථම ආණ්ඩුකාරතුමාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු බවත් සඳහන් කරමින් නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් (වැ.බ.) විසින් 2018.06.21 දිනැතිව බස්නාහිර පළාතේ සියලුම පළාත් පාලන ආයතන වල ආයතන ප්‍රධානීන් වෙත යොමු කළ ලිපිය.

03. ප්‍රාදේශීය සභාව අමතා එවන ලද සංදේශ, පෙත්සම්, පැමිණිලි හා සන්නිවේදන සභාවට ඉදිරිපත් කිරීම.

03- (01) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.පාදුක්ක සතිපොළේ ටෙන්ඩර් කැඳවීමක් නොකර සිතාවක ප්‍රාදේශීය සභාව මගින්ම බදු එකතු කරන මෙන් කරන ඉල්ලීමයි යන හිසින් යුතුව 2018.09.08 දිනැතිව සතිපොළ වෙළඳුන් විසින් අත්සන් ලේඛනයක්ද සමඟින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (02) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.ප්‍රීමා ෆාම් සමාගම ප්‍රයෝජනයට ගන්නා ඇස්වත්ත ප්‍රීමා පාර හා අළුත් අම්බලම ප්‍රීමා පාර ඉතාමත් අබලන්ව පවතින හෙයින් එම මාර්ග නඩත්තු කරන ලෙස එම සමාගමට දන්වා යැවීම සුදුසු බව සඳහන් කරමින් 2018.09.10 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (03) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.කහන් ඇලට යාම සඳහා අඩි පාරක් ලබා ගැනීම යන හිසින් යුතුව පින්තවල, කිරිවාන, කුරුඳුවත්ත ප්‍රදේශවාසීන් විසින් අත්සන් ලේඛනයක්ද සමඟින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් ප්‍රසන්න මැතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (04) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01.ඇස්වත්ත රංවල පාලම ඉදි කිරීමෙන් වැසි ගිය මාර්ගය සම්බන්ධවයි යන හිසින් යුතුව 2018.09.09 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා විසින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02. හිඟුරල හන්දියේ සිට කොළඹ අවිස්සාවේල්ල රේල් පාර හරහා යන දිගපත පාර කාපටි දමා සකස් කරන ලෙස ඉල්ලා ඇස්වත්ත දකුණ දිගපත එක්සත් සුභ සාධක සංගමය විසින් 2018.09.08 දිනැතිව ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සමඟින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමල් ප්‍රසන්න මැතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (05) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාගුට් මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලදී.

01. හංවැල්ල නගරයේ පාරක් නම් කර ගැනීම යන හිසින් යුතුව හංවැල්ල, කෙලින් විදිය, දෙවැනි මහල, අංක 26/සී/1/2 හි පදිංචි ෆිලිෂන් පෙරේරා යන අය විසින් 2018.09.10 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03- (06) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01. සිතාවක ප්‍රාදේශීය සභාවට අයත් ජනසච්චි මාවතේ අංක 311/ඒ/1 දරණ ස්ථානයේ පදිංචිකරු විසින් ප්‍රවේශ මාර්ගය අවහිර වන පරිදි කම්බි ගසා ඇති බවත් ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා 2018.09.10 දිනැතිව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා විසින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02. දංකරමුල්ල මාර්ගයේ කොටසක් තාර හෝ කොන්ක්‍රීට් යොදා ප්‍රතිසංස්කරණය කර දෙන මෙන් ඉල්ලීම යන හිසින් යුතුව 2018.09.09 දිනැතිව ප්‍රදේශවාසීන් වෙනුවෙන් පාදුක්ක, අංගමුව, දංකරමුල්ල, නො. 186 හි පදිංචි නිමල් කරුණාතිලක මයා විසින් ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03. ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරික ස්ථානය ඉවත් කිරීම සම්බන්ධවයි යන හිසින් යුතුව 2018.09.10 දිනැතිව වග, මාවල්ගම, තල්ගඟවත්ත, අංක 155/ඒ හි පදිංචි ආර්.ඒ. මෙෙත්‍රිපාල මයා විසින් ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

04.යථා පරිදි කල් දී ඇති ප්‍රශ්න.

ගරු සභාපතිතුමා

යථා පරිදි කල් දී ඇති ප්‍රශ්න 01 ක් ඉදිරිපත් වෙලා තියෙනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට ප්‍රථමයෙන් මම මෙම ගරු සභාව කාරක සභාවක් බවට යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ කාරණය පරිසර කාරක සභාවට යොමු කිරීමේ එකඟතාවය ඇතිව මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාගුට් මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න සඳහා මම පිළිතුරු ලබා දෙනවා.

04 - (01) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සුරියආරච්චි මැතිතුමා විසින් ඉදිරිපත් කරයි.

440 නෙළුවත්තුඩුව ග්‍රාම නිලධාරී වසමේ රතුමල්ගඟවත්ත ඉඩමේ ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතිය සම්බන්ධවයි.

01. අංක 444 නෙළුවත්තුඩුව ග්‍රාම නිලධාරී වසමේ රත්මල්ගඟවත්ත ඉඩමේ අදාලව ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතිය කුමක්ද? ඒ සඳහා ඉල්ලුම්කර ඇති තැනැත්තාගේ නම සහ ලිපිනය කුමක්ද?

පිළිතුර - i. කුකුල් ගොවිපල

ii. කේ.ඒ.ඩී.එච්.ඒ. ඔල්ගා , 162/සී, පහළ හංවැල්ල, හංවැල්ල.

02. එහි අදාල ඉදිකිරීම් සිදු කර ඇත්තේ ගරු සභාවේ අනුමත සැලැස්මක් අනුවද? එසේ නොවේ නම් එය වැළැක්වීම සඳහා සභාව ගෙන ඇති පියවර මොනවාද?

පිළිතුර - i.අනුමත සැලැස්මට පටහැනිව ඉදිකිරීම් සිදු කර ඇත.

ii.2018.04.25 දින හා 2018.07.03 වන දින සංවර්ධන කටයුතු වහාම අත්හිටුවන ලෙස ලිඛිතව දැනුම් දී ඇත.

03. ගරු සභාපතිවරයාගේ අත්සනින් යුතුව ඉහත සිද්ධියට අදාල 2018.04.25 සහ 2018.07.03 දිනැති ලිපිය මගින් අදාල ඉල්ලුම්කාරිය වෙත නිකුත් කර ඇති අත්හිටුවීමේ නියෝග ක්‍රියාත්මක නොවන්නේ මන්ද? නියෝගය උල්ලංඝනය කරමින් සිදු කරන ඉදිකිරීම් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාද?

පිළිතුර - මේ සම්බන්ධව නීත්‍යානුකූල පියවර ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය දැනුවත් කර ඇත.

04. අදාල ඉදිකිරීමට ආසන්නයේම පවුල් 100 ක් පමණ බිමට ගන්නා පානීය ජල ව්‍යාපෘතියක් පවතින බව හඳුනා ගෙන ඇත්ද? අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුවහොත් පානීය ජල ව්‍යාපෘතියට වන හානිය වැළැක්වීමට පියවර ගන්නේද?

පිළිතුර -i. ඔව්

ii. පාරිසරික නිර්දේශයේ මේ සම්බන්ධයෙන් වන කොන්දේසි ඉටු කරන තෙක් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවසර ලබා නොදෙමි.

05. ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දී ඇති ආයතන මොනවාද? අනුමැතියක් ලැබී නොමැති නම් අදාල ව්‍යාපෘතිය මේ දක්වා ක්‍රියාත්මක වන්නේ කුමන හේතූන් නිසාද?

පිළිතුර - i. මධ්‍යම පරිසර අධිකාරිය

ii. නාගරික සංවර්ධන අධිකාරිය

iii. සීතාවක ප්‍රාදේශීය සභාව

05. යථා පරිදි කල් දී ඇති යෝජනා

05 – (01) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සභාව සතු නොවන පොදු මාර්ග සභාවට පවරා ගැනීමට අදාලව ඉදිරිපත් කරනු ලබන යෝජනා හා ප්‍රාදේශීය සභාව සතු මාර්ග නම් කිරීමට අදාලව ඉදිරිපත් කරනු ලබන යෝජනා කාර්මික සේවා කාරක සභාව වෙත ඉදිරිපත් කර එම කාරක සභාවේ තීරණය ද සමඟ අදාල යෝජනාව මහා සභාවට ඉදිරිපත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීතුමා විසින් අදහස් දක්වන ලදී.

01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රුපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ යෝජනාව සම්බන්ධයෙන් කරුණු දක්වන්න කලින් අපි කැමතියි මේ කාරණය සම්බන්ධයෙන් විස්තර දැන ගන්න. මම ඉල්ලීමක් කරනවා කාරක සභා අවස්ථාවක් බවට පත් කරලා අපිට පැහැදිලි කිරීමක් කරන්න කියලා. මෙම මහා සභාව කාරක සභාවක් බවට යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල චිරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

පෙ.ව.11.15 ට තේ පානය සඳහා සභාවේ වැඩ කටයුතු අත්හිටුවන ලදී.

ප.ව. 11.30 ට නැවතත් මහා සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන ලදී.

05 – (02) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් යෝජනා කරයි.

අළුත්හේන මාර්ගය ලෙස දැනට නම භාවිතා වෙන ප්‍රධාන හයිලෙවල් මාර්ගයේ සිට අළුත්හේන දක්වා මෙම නම භාවිතා වෙයි. එහෙත් හයිලෙවල් පාරේ සිට ඉහළ ඇගල පාරේ නිවාස 06 ජනතාව ඉල්ලා සිටින්නේ ප්‍රධාන පාරේ සිට අළුත්හේන පාරට හැරෙන කොටස දක්වා "සුදුවැල්ල ඇගල පාර" නමින් මින් ඉදිරියට භාවිතා කිරීමට සුදුසු බව මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.

- 01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා
- 02. ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (03) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා විසින් යෝජනා කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ කෙළවර පිහිටා ඇති අවිස්සාවේල්ල ආසනය මුළු දිස්ත්‍රික්ක භූමියෙන් 1/3 කි. එක් ලක්ෂ පනස් දහසකට වඩා වැඩි ජනතාවක් ජීවත්වෙන මුළු බල ප්‍රදේශයටම ඇත්තේ පොදු මහජන ක්‍රීඩාංගන දෙකකි. මේ හේතුවෙන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවීම, යහපත් ජෛවය තත්වයන් වර්ධනය කර ගැනීමේ ඉඩකඩ හරස් වී සමාජ විෂමාවාරයන් සඳහා පාසල් හැර යන තරුණ තරුණියන් යොමු වීමේ හා ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් සැකසී ඇත.

ඉහත සඳහන් කරුණු පදනම් කර ගනිමින් හංවැල්ල වත්ත යන ඉඩමේ ආනන්ද ඩී විතාන මිනින්දෝරු මහතා විසින් මැන සාදන ලද ප්ලැන් අංක 696 අදාල ලොට් 24 න් හෝ 26 යන කැබලි දෙකෙන් එක් කැබැල්ලක අක්කර 2 ක භූමි කොටසක් සිතාවක ප්‍රාදේශීය සභාව වෙත පවරාගෙන සංවර්ධනය කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

තවද මෙහි පවරා ගැනීමේදී වන්දි ගෙවීමක් අවශ්‍ය වන්නේ නම් පළාත් පාලන, පළාත් සභා හා ක්‍රීඩා අමාත්‍ය ගරු ජයසිරි මුස්තාපා මැතිතුමා වෙත යොමු කරන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියේ (මේගා පොලිස්) ඇති බලතල අනුව සෘජු පවරා ගැනීම් සඳහා ගරු අමාත්‍ය පාඨලී වම්පික රණවක මැතිතුමා වෙතද යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාගුට මැතිතුමිය.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීවරුන් විසින් අදහස් දක්වන ලදී.

- 01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ වන්දුසිරි මැතිතුමා
- 02. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශ්‍රීමාලී ශ්‍රීමාලී හෙට්ටිආරච්චි මැතිතුමිය
- 03. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ ප්‍රදීප් කුමාර් මැතිතුමා
- 04. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා
- 05. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විත්තක දේවිනද සමරවීර මැතිතුමා
- 06. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා
- 07. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා
- 08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. වන්දකුමාර් මැතිතුමා
- 09. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා
- 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා
- 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ ප්‍රේමරත්න මැතිතුමා
- 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා
- 13. ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා
- 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කේ.ඒ.ඩී. පිලිමියා ඇනට් ඔල්ගා මැතිතුමිය
- 15. ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාගුට මැතිතුමියගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (04) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ නැගෙනහිර හේවාගම් කෝරළයේ සිතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 440 A බ්‍රැන්ඩ්ගම්පල ග්‍රාම නිලධාරී වසමේ ලේන්තැරිය මාර්ගයෙන් ආරම්භ වී එච්.පී. වීරසිරි මහතාට අයත් පෞද්ගලික ඉඩමෙන් අවසන් වන දිගින් මීටර් 185 හා පළල මීටර් 3.65 වන ලේන්තැරිය පළමු අතුරු මාර්ගය හා ලේන්තැරිය පළමු අතුරු මාර්ගයේ කේ.පී.එස්. කාරියවසම් මහතාගේ පෞද්ගලික ඉඩම අසලින් ආරම්භ වී කේ.පී.ආර්.පී.කාරියවසම් මහතාට අයත් පෞද්ගලික ඉඩමෙන් අවසන් වන දිගින් මීටර් 40 හා පළලින් මීටර් 3.65 වන ලේන්තැරිය දෙවන අතුරු මාර්ගයද ප්‍රාදේශීය සභාවට පවරාගෙන සංවර්ධනය කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (05) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

2018 අයවැය ලේඛනයට අනුව පහත උපලේඛනයේ සඳහන් වැය ශීර්ෂයන්හි ප්‍රතිපාදන ඉදිරියට ප්‍රමාණවත් නොවන බැවින් මෙම වර්ෂයේ තවදුරටත් ඉටු කළ යුතු කාර්යයන් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන එම උප ලේඛනයේ ඊට ඉදිරියෙන් දක්වා ඇති වැය ශීර්ෂයන්ගෙන් මාරු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ප්‍රතිපාදන අවශ්‍ය වැය ශීර්ෂය	2018 වර්ෂයට වෙන් කර තිබූ ප්‍රතිපාදන මුදල රු.	තවදුරටත් වෙන් කළ යුතු ප්‍රතිපාදන මුදල රු.	ප්‍රතිපාදන ලබා ගන්නා වැය ශීර්ෂය	ලබා ගන්නා ප්‍රතිපාදන මුදල රු	ප්‍රතිපාදන ලබා ගන්නා වැය ශීර්ෂයේ තවදුරටත් ඉතිරි වන මුදල රු.
101(2) අතිකාල දීමනා	1,600,000.00	1,100,000.00	101(6) ජීවන වියදම් දීමනා	1,100,000.00	3,847,009.49
201(2) අතිකාල දීමනා	1,725,000.00	300,000.00	201(6) ජීවන වියදම් දීමනා	300,000.00	3,728,521.86
301(2) අතිකාල දීමනා	1,600,000.00	200,000.00	301(6) ජීවන වියදම් දීමනා	200,000.00	5,013,488.98
501(2) අතිකාල දීමනා	260,000.00	50,000.00	301(6) ජීවන වියදම් දීමනා	50,000.00	4,963,488.98
601(2) අතිකාල දීමනා	150,000.00	100,000.00	601(6) ජීවන වියදම් දීමනා	100,000.00	1,317,943.62
607(2) සුභසාධක ගෙවීම්	2,250,000.00	1,000,000.00	605(4) පෙරපාසල් ව්‍යාපෘතිය	1,000,000.00	1,010,610.00
501(6) ජීවන වියදම් දීමනා	1,341,000.00	560,000.00	101(6) ජීවන වියදම් දීමනා	560,000.00	3,287,009.49
		3,310,000.00		3,310,000.00	

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (06) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපිව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමග ඊට ඉදිරියේ දක්වා ඇති ඇස්තමේන්තු මුදල අනුව ගිවිස ගනිමින් ඊට ඉදිරියෙන් දක්වා ඇති කොන්ත්‍රාත් ආයතනය සමඟ ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අනු අංක	ව්‍යාපෘතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/ පුද්ගලයා	ඇස්තමේන්තු මුදල රු.
01	හංවැල්ල රාජසිංහ පාසල් පාර අල්විස් මහතාගේ නිවස ඉදිරිපිට පාර සංවර්ධනය කිරීම. (2018.06.11 දින මහා සභාවේ 05 (04) - 07 තීරණයේ සඳහන් රු.368,370.85 ක මුදල සංශෝධනය කිරීම.)	සුඛිත පුරවර	සභාපති, හංවැල්ල නගරය ග්‍රාම සංවර්ධන සමිතිය.	376,940.07
02	පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයට අයත් මීරියගල්ල කන්දබඩ පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම. (2018.08.10 දින මහා සභාවේ 05(15) – 05 තීරණයේ සභාපති, වෙරගල ගොවි සංවිධානය, වෙරගල කොන්ත්‍රාත් සමිතිය සංශෝධනය කිරීම.)	පළාත් සංවර්ධන	සභාපති, මීරියගල්ල අංගමුව එක්සත් සුභ සාධක සමිතිය, මීරියගල්ල.	499,090.40
03	සීතාවක ප්‍රාදේශීය සභාව සතු පුස්තකාල ස්වයංක්‍රීයකරණය කිරීම.	පළාත් නිශ්චිත	විවෘත විශ්ව විද්‍යාලය, කොළඹ.	1,050,000.00
04	කහභේන උප කාර්යාලයේ වහලය අළුත්වැඩියා කිරීම - අදියර 11	සභා අරමුදල්	සභාපති, කහභේන සමඟී ගොවි සංවිධානය.	140,823.00
05	අළුබෝදල මාර්ගයේ මුල් රඹර්වත්ත කොටස තාර දමා සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, තාවල්ගොඩ ගොවි සංවිධානය, 426, මැද තාවල්ගොඩ.	350,688.60
06	අකරවිට නාවැටිය පාරේ කළුමල්ලිගේ නිවස අසල පොදු නාන ලීද තැනීම.	සභා අරමුදල්	සභාපති, සමාධි වැඩිහිටි සමිතිය, අකරවිට, කොස්ගම.	183,229.67
07	ප්‍රධාන කාර්යාලයේ භාවිතා කරන සීරියල් අංක 73037907 දරණ SHARP ඡායා පිටපත් යන්ත්‍රය අළුත්වැඩියා කිරීම.	සභා අරමුදල්	Fintek Technology ආයතනය, නො.02,බෙනඩික් මාවක, කොළඹ 13.	21,524.55

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (07) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා ක්‍රියාත්මක බලධාරීත්වය ලෙස නම් කර 2018 වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති පළාත් සභා, විමධ්‍යගත ,3/84 ආදායම් ශීර්ෂය හා ඊට අදාල වියදම් ශීර්ෂය වන 309 (2) වැය ශීර්ෂය පාදක කොට ගෙන ආදායම් වියදම් සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව මෙම යෝජනාවේ කොටසක් වශයෙන් සැලකිය යුතු බවත්, එය 2018 වර්ෂය සඳහා වූ පරිපූරක ආදායම් වියදම් ඇස්තමේන්තුව වශයෙන් පිළිගත යුතු බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අනු අංක	ලිපි ගොනු අංකය	ව්‍යාපෘති නාමය	ලැබීම (රු.)	අනු අංක	ව්‍යාපෘති නාමය	ගෙවීම (රු.)
1	සිප්‍රාස3/2/පනි/2018/01	සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් හංවැල්ල පොදු වැසිකිලිය අළුත්වැඩියා කිරීම.	700,000.00	1	සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් හංවැල්ල පොදු වැසිකිලිය අළුත්වැඩියා කිරීම.	700,000.00
2	සිප්‍රාස 3/2/පනි/2018/02	සීතාවක ප්‍රාදේශීය සභාව සතු වාහන ගාල් කිරීමේ අංගනයක් ඉදි කිරීම.	1,000,000.00	2	සීතාවක ප්‍රාදේශීය සභාව සතු වාහන ගාල් කිරීමේ අංගනයක් ඉදි කිරීම.	1,000,000.00
3	සිප්‍රාස 3/2/පනි/2018/03	සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් අරුක්වත්ත ගනේගොඩ පොදු පාර සංවර්ධනය කිරීම.	500,000.00	3	සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් අරුක්වත්ත ගනේගොඩ පොදු පාර සංවර්ධනය කිරීම.	500,000.00
4	සිප්‍රාස 3/2/පනි/2018/04	සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් කහහේන මාඹුල පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	1,000,000.00	4	සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් කහහේන මාඹුල පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	1,000,000.00
5	සිප්‍රාස 3/2/පනි/2018/05	සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් නිමල්සිරි මාවත පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	1,000,000.00	5	සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් නිමල්සිරි මාවත පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	1,000,000.00
6	සිප්‍රාස 3/2/පනි/2018/06	සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් පින්තවල කන්දෙවත්ත පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	500,000.00	6	සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් පින්තවල කන්දෙවත්ත පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	500,000.00
7	සිප්‍රාස 3/2/පනි/2018/07	පාදුක්ක ප්‍රා.ලේ.කොට්ඨාසයේ හල්පේවත්ත ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම.	500,000.00	7	පාදුක්ක ප්‍රා.ලේ.කොට්ඨාසයේ හල්පේවත්ත ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම.	500,000.00
8	සිප්‍රාස 3/2/පනි/2018/08	පාදුක්ක ප්‍රා.ලේ.කොට්ඨාසයේ හල්පේවත්ත නව ජනපදය මාර්ගය සංවර්ධනය කිරීම.	500,000.00	8	පාදුක්ක ප්‍රා.ලේ.කොට්ඨාසයේ හල්පේවත්ත නව ජනපදය මාර්ගය සංවර්ධනය කිරීම.	500,000.00
9	සිප්‍රාස 3/2/පනි/2018/09	පාදුක්ක ප්‍රා.ලේ. කොට්ඨාසයේ අයර්වත්ත ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම.	500,000.00	9	පාදුක්ක ප්‍රා.ලේ. කොට්ඨාසයේ අයර්වත්ත ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම.	500,000.00
10	සිප්‍රාස 3/2/පනි/2018/10	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ දිද්දෙණිය,කුරුන්දෙණිය,මුරුතගස්පිටිය නිවාස සංකීර්ණයේ ප්‍රජා ශාලාව ඉදිකිරීම 1 වන අදියර.	500,000.00	10	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ දිද්දෙණිය,කුරුන්දෙණිය,මුරුතගස්පිටිය නිවාස සංකීර්ණයේ ප්‍රජා ශාලාව ඉදිකිරීම 1 වන අදියර.	500,000.00
11	සිප්‍රාස 3/2/පනි/2018/11	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ කලුඅග්ගල මුණමලේ ජනපදයේ ප්‍රධාන පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	500,000.00	11	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ කලුඅග්ගල මුණමලේ ජනපදයේ ප්‍රධාන පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	500,000.00
12	සිප්‍රාස 3/2/පනි/2018/12	පාදුක්ක ප්‍රා.ලේ. කොට්ඨාසයේ අරුක්වත්ත උතුර ගීන්ටෙරස් ක්‍රීඩාපිටිය ළඟ සිට ආරාමය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම.	500,000.00	12	පාදුක්ක ප්‍රා.ලේ. කොට්ඨාසයේ අරුක්වත්ත උතුර ගීන්ටෙරස් ක්‍රීඩාපිටිය ළඟ සිට ආරාමය දක්වා මාර්ගය සංවර්ධනය කිරීම.	500,000.00
13	සිප්‍රාස 3/2/පනි/2018/13	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ පහත්ගම පැරණි වෙන්දේසි ඉඩමේ පොදු මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම.	500,000.00	13	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ පහත්ගම පැරණි වෙන්දේසි ඉඩමේ පොදු මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම.	500,000.00
14	සිප්‍රාස 3/2/පනි/2018/14	සීතාවක ප්‍රාදේශීය සභාව සතු පුස්තකාල ස්වයංක්‍රීයකරණය කිරීම.	1,000,000.00	14	සීතාවක ප්‍රාදේශීය සභාව සතු පුස්තකාල ස්වයංක්‍රීයකරණය කිරීම.	1,000,000.00
15	සිප්‍රාස 3/2/පස/2018/01	සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් හංවැල්ල පෙර පාසලේ උඩු මහලේ ප්‍රජා ශාලාව ඉදි කිරීම .	2,000,000.00	15	සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් හංවැල්ල පෙර පාසලේ උඩු මහලේ ප්‍රජා ශාලාව ඉදි කිරීම .	2,000,000.00
16	සිප්‍රාස 3/2/පස/2018/02	සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් දඹෙර පුස්තකාලයේ වැසිකිලි පද්ධතියක් ද සමග ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම.	1,100,000.00	16	සීතාවක ප්‍රාදේශීය සභාවට අයත් දඹෙර පුස්තකාලයේ වැසිකිලි පද්ධතියක් ද සමග ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීම.	1,100,000.00
17	සිප්‍රාස 3/2/පස/2018/03	අකරවිට ලෙනවර රජමහා විහාරය ආශ්‍රිතව සංචාරකයන් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.	500,000.00	17	අකරවිට ලෙනවර රජමහා විහාරය ආශ්‍රිතව සංචාරකයන් සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම.	500,000.00
18	සිප්‍රාස 3/2/පස/2018/04	සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දිය ඇලි අවට පරිසරය පවිත්‍රව තබා ගැනීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමේ පුවරු සවි කිරීම.	100,000.00	18	සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දිය ඇලි අවට පරිසරය පවිත්‍රව තබා ගැනීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමේ පුවරු සවි කිරීම.	100,000.00

19	සිප්‍රාස 3/2/පස/2018/05	පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයේ ගලගෙදර වවුල්කැලේ වත්ත 10 වන පවුමග පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	550,000.00	19	පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයේ ගලගෙදර වවුල්කැලේ වත්ත 10 වන පවුමග පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	550,000.00
20	සිප්‍රාස 3/2/පස/2018/06	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයේ 431/ඒ වෙරගොල්ල උතුර ග්‍රා.නි. වසමේ අච්ඡාසාවේල්ල වත්ත ඉදිරිපිට පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	300,000.00	20	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයේ 431/ඒ වෙරගොල්ල උතුර ග්‍රා.නි. වසමේ අච්ඡාසාවේල්ල වත්ත ඉදිරිපිට පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	300,000.00
21	සිප්‍රාස 3/2/පස/2018/07	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයට අයත් ඉහළ කොස්ගම ප්‍රිමා මාර්ගයේ පැරණි වෙන්දේසි ඉඩම ඇති පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	400,000.00	21	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයට අයත් ඉහළ කොස්ගම ප්‍රිමා මාර්ගයේ පැරණි වෙන්දේසි ඉඩම ඇති පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	400,000.00
22	සිප්‍රාස 3/2/පස/2018/08	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයට අයත් හිඟුරල මහවලදෙණිය ක්‍රීඩාංගනය ඉදිරිපිට පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	500,000.00	22	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයට අයත් හිඟුරල මහවලදෙණිය ක්‍රීඩාංගනය ඉදිරිපිට පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	500,000.00
23	සිප්‍රාස 3/2/පස/2018/09	පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයට අයත් පාදුක්ක කුමාර මාවතේ ඇති පොදු අතුරු මාර්ගයේ කාණු පද්ධතිය සංවර්ධනය කිරීම.	300,000.00	23	පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයට අයත් පාදුක්ක කුමාර මාවතේ ඇති පොදු අතුරු මාර්ගයේ කාණු පද්ධතිය සංවර්ධනය කිරීම.	300,000.00
24	සිප්‍රාස 3/2/පස/2018/10	පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයට අයත් පාදුක්ක අංගමුව පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.	300,000.00	24	පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයට අයත් පාදුක්ක අංගමුව පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.	300,000.00
25	සිප්‍රාස 3/2/පස/2018/11	පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයට අයත් මීරියගල්ල කන්දබඩ පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.	500,000.00	25	පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයට අයත් මීරියගල්ල කන්දබඩ පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.	500,000.00
26	සිප්‍රාස 3/2/පස/2018/12	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයට අයත් අරපන්ගම ගලහිටියාවත්ත පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	480,000.00	26	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයට අයත් අරපන්ගම ගලහිටියාවත්ත පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	480,000.00
27	සිප්‍රාස 3/2/පස/2018/13	පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයේ පාදුක්ක ජයන්ති මාවත පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.	500,000.00	27	පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයේ පාදුක්ක ජයන්ති මාවත පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.	500,000.00
28	සිප්‍රාස 3/2/පස/2018/14	කුමාරි ඇල්ල පිවිසුම් මාර්ගය පිළිසකර කිරීම.	243,800.00	28	කුමාරි ඇල්ල පිවිසුම් මාර්ගය පිළිසකර කිරීම.	243,800.00
29	සිප්‍රාස 3/2/පස/2018/15	සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 443/ඒ ඉහළ හංවැල්ල ග්‍රාම සේවා වසමට අයත් ප්‍රාදේශීය සභාව සතු ඉඩමේ පිහිටි ඊරියගොල්ල පොදු නාන ලීද සංවර්ධනය කිරීම	200,000.00	29	සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 443/ඒ ඉහළ හංවැල්ල ග්‍රාම සේවා වසමට අයත් ප්‍රාදේශීය සභාව සතු ඉඩමේ පිහිටි ඊරියගොල්ල පොදු නාන ලීද සංවර්ධනය කිරීම	200,000.00
30	සිප්‍රාස /3/2/පස/2018/02	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයේ හිඟුරල හල්ගස්දෙනිය පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	300,000.00	30	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයේ හිඟුරල හල්ගස්දෙනිය පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	300,000.00
31	සිප්‍රාස /3/2/පස/2018/03	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයේ පහන්ගම බදුවත්ත ලුකස්කන්ද පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	300,000.00	31	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයේ පහන්ගම බදුවත්ත ලුකස්කන්ද පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	300,000.00
32	සිප්‍රාස /3/2/පස/2018/04	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයේ කඩුගොඩ පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.	300,000.00	32	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයේ කඩුගොඩ පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.	300,000.00
33	සිප්‍රාස /3/2/පස/2018/05	පාදුක්ක ප්‍රා.ලේ. කොට්ඨාසයේ අංගමුව ජයන්ති මාවත පිටුපුහේනවත්ත පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	300,000.00	33	පාදුක්ක ප්‍රා.ලේ. කොට්ඨාසයේ අංගමුව ජයන්ති මාවත පිටුපුහේනවත්ත පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	300,000.00
34	සිප්‍රාස /3/2/පස/2018/06	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ හිඟුරල දෙහිගහලන්ද පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම	200,000.00	34	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ හිඟුරල දෙහිගහලන්ද පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම	200,000.00
35	සිප්‍රාස /3/2/පස/2018/07	සීතාවක ප්‍රා.සභාවට අයත් උඩුමුල්ල බේකරිය පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	500,000.00	35	සීතාවක ප්‍රා.සභාවට අයත් උඩුමුල්ල බේකරිය පොදු මාර්ගය සංවර්ධනය කිරීම.	500,000.00
36	සිප්‍රාස /3/2/පස/2018/08	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයේ කොස්ගම බාලිකා පාරේ පලපොට්ටන්ද පාර සුදුසු පරිදි සංවර්ධනය කිරීම.	200,000.00	36	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයේ කොස්ගම බාලිකා පාරේ පලපොට්ටන්ද පාර සුදුසු පරිදි සංවර්ධනය කිරීම.	200,000.00
37	සිප්‍රාස /3/2/පස/2018/09	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයේ බොල්ලනාව පිලප්පුකන්ද පාර සුදුසු පරිදි සංවර්ධනය කිරීම.	200,000.00	37	සීතාවක ප්‍රා.ලේ කොට්ඨාසයේ බොල්ලනාව පිලප්පුකන්ද පාර සුදුසු පරිදි සංවර්ධනය කිරීම.	200,000.00

38	සිප්‍රාස/3/2/පසව්/2018/01	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ නෙළුවත්තුව කොළන්කන්ද පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.	400,000.00	38	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ නෙළුවත්තුව කොළන්කන්ද පොදු අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.	400,000.00
39	සිප්‍රාස/3/2/පසව්/2018/03	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ රජයේ ඉඩමේ පිහිටි කොස්ගම දාතුරුගොඩ ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම.	250,000.00	39	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ රජයේ ඉඩමේ පිහිටි කොස්ගම දාතුරුගොඩ ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම.	250,000.00
40	සිප්‍රාස/3/2/පසව්/2018/04	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ රජයේ ඉඩමේ පිහිටි කහටපිටිය ප්‍රජා ශාලා ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම.	200,000.00	40	සීතාවක ප්‍රා.ලේ. කොට්ඨාසයේ රජයේ ඉඩමේ පිහිටි කහටපිටිය ප්‍රජා ශාලා ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම.	200,000.00
41	සිප්‍රාස/3/2/පසව්/2018/05	පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයේ රජයේ ඉඩමේ පිහිටි සියඹලාව මීනිර ප්‍රජා ශාලාවේ වැඩ අවසන් කිරීම.	175,000.00	41	පාදුක්ක ප්‍රා.ලේ කොට්ඨාසයේ රජයේ ඉඩමේ පිහිටි සියඹලාව මීනිර ප්‍රජා ශාලාවේ වැඩ අවසන් කිරීම.	175,000.00
42	සිප්‍රාස3/2/විඅව/හං/2018 /01	වේරගොල්ල ද සිනැන්ස් පවුමහ තාර දමා සංවර්ධනය කිරීම	200,000.00	42	වේරගොල්ල ද සිනැන්ස් පවුමහ තාර දමා සංවර්ධනය කිරීම	200,000.00
43	සිප්‍රාස3/2/විඅව/හං/2018 /02	නෙළුවත්තුව කෝළන්කන්ද ආරණ්‍ය සේනාසන පාර තාර දමා සංවර්ධනය කිරීම.	200,000.00	43	නෙළුවත්තුව කෝළන්කන්ද ආරණ්‍ය සේනාසන පාර තාර දමා සංවර්ධනය කිරීම.	200,000.00
44	සිප්‍රාස3/2/විඅව/හං/2018 /04	අළුත් අම්බලම කනිෂ්ඨ විද්‍යාලය පාර සංවර්ධනය කිරීම.	200,000.00	44	අළුත් අම්බලම කනිෂ්ඨ විද්‍යාලය පාර සංවර්ධනය කිරීම.	200,000.00
45	සිප්‍රාස3/2/විඅව/හං/2018 /05	සීතාවක ප්‍රා.සභාවට අයත් කොස්ගම කුරුළු උයන ක්‍රීඩාපිටිය දිවා රාත්‍රී ක්‍රීඩා පිටියට සුදුසු පරිදි සංවර්ධනය කිරීම.	200,000.00	45	සීතාවක ප්‍රා.සභාවට අයත් කොස්ගම කුරුළු උයන ක්‍රීඩාපිටිය දිවා රාත්‍රී ක්‍රීඩා පිටියට සුදුසු පරිදි සංවර්ධනය කිරීම.	200,000.00
46	සිප්‍රාස3/2/විඅව/හං/2018 /06	ලියනගේ වත්ත පාර තාර දමා සංවර්ධනය.	200,000.00	46	ලියනගේ වත්ත පාර තාර දමා සංවර්ධනය.	200,000.00
47	සිප්‍රාස3/2/විඅව/හං/2018 /07	සරණපාල නා හිමි මාවත පළමු පවුමහ මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම.	200,000.00	47	සරණපාල නා හිමි මාවත පළමු පවුමහ මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම.	200,000.00
48	සිප්‍රාස3/2/විඅව/හං/2018 /08	කුන්තාන ගම්මැද්ද පළමු පවුමහ තාර දමා සංවර්ධනය කිරීම.	150,000.00	48	කුන්තාන ගම්මැද්ද පළමු පවුමහ තාර දමා සංවර්ධනය කිරීම.	150,000.00
49	සිප්‍රාස3/2/විඅව/හං/2018 /09	කුන්තාන ගම්මැද්ද බරාගොඩ මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම.	200,000.00	49	කුන්තාන ගම්මැද්ද බරාගොඩ මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම.	200,000.00
50	සිප්‍රාස3/2/විඅව/හං/2018 /10	සරණපාල නා හිමි මාවත ඉතිරි කොටස තාර දමා සංවර්ධනය කිරීම.	100,000.00	50	සරණපාල නා හිමි මාවත ඉතිරි කොටස තාර දමා සංවර්ධනය කිරීම.	100,000.00
51	සිප්‍රාස3/2/සුසුච/2018/01	වැලිකන්ත ජපමාල මාවත පල්ලිය ඉදිරිපිට ආරම්භයේ සිට තාර දමා සංවර්ධනය කිරීම.	508,111.33	51	වැලිකන්ත ජපමාල මාවත පල්ලිය ඉදිරිපිට ආරම්භයේ සිට තාර දමා සංවර්ධනය කිරීම.	508,111.33
52	සිප්‍රාස3/2/සුසුච/2018/02	ළහිරුගම ප්‍රධාන මාර්ගයේ ක්‍රීඩා පිටියට හැරෙන කුංචං හංදියේ සිට ඉදිරියට තාරදමා සංවර්ධනය කිරීම.	508,406.96	52	ළහිරුගම ප්‍රධාන මාර්ගයේ ක්‍රීඩා පිටියට හැරෙන කුංචං හංදියේ සිට ඉදිරියට තාරදමා සංවර්ධනය කිරීම.	508,406.96
53	සිප්‍රාස3/2/සුසුච/2018/03	ලබුගම පාරේ සිට කහහේන වට රවුම්පාර සංවර්ධනය කිරීම.	586,040.23	53	ලබුගම පාරේ සිට කහහේන වට රවුම්පාර සංවර්ධනය කිරීම.	586,040.23
54	සිප්‍රාස3/2/සුසුච/2018/04	443 සී ඉහළ හංවැල්ල දකුණ ගොපල්ල මුල්ල පාර සංවර්ධනය කිරීම.	585,856.25	54	443 සී ඉහළ හංවැල්ල දකුණ ගොපල්ල මුල්ල පාර සංවර්ධනය කිරීම.	585,856.25
55	සිප්‍රාස3/2/සුසුච/2018/05	පහත්ගම රෝමානු කතෝලික විද්‍යාලයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ අබලන් වූ ස්ථාන	585,459.07	55	පහත්ගම රෝමානු කතෝලික විද්‍යාලයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ අබලන් වූ ස්ථාන සංවර්ධනය කිරීම	585,459.07

		සංවර්ධනය කිරීම			
56	සිප්‍රාස3/2/සුපුච/2018/06	භංවැල්ල රාජසිංහ පාසල් පාරේ අල්වීස් මහතාගේ නිවස ඉදිරිපිට පාර සංවර්ධනය කිරීම.	500,000.00	56	භංවැල්ල රාජසිංහ පාසල් පාරේ අල්වීස් මහතාගේ නිවස ඉදිරිපිට පාර සංවර්ධනය කිරීම.
57	සිප්‍රාස 3/2/සුපුච/2018/07	මාවතගම බටහිර රිටිගහහේන ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම.	1,175,108.07	57	මාවතගම බටහිර රිටිගහහේන ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම.
58	සිප්‍රාස 3/2/සුපුච/2018/08	නෙළුවත්තුව දිද්දෙණිය ප්‍රධාන මාර්ගයේ වෙන්දේසි වත්ත අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.	585,450.23	58	නෙළුවත්තුව දිද්දෙණිය ප්‍රධාන මාර්ගයේ වෙන්දේසි වත්ත අතුරු මාර්ගය සංවර්ධනය කිරීම.
59	සිප්‍රාස 3/2/සුපුච/2018/09	රිටිගහහේන ප්‍රධාන මාර්ගයේ අබලන්ව ඇති පැති බැම්ම සැකසීම.	500,000.00	59	රිටිගහහේන ප්‍රධාන මාර්ගයේ අබලන්ව ඇති පැති බැම්ම සැකසීම.
60	සිප්‍රාස 3/2/සුපුච/2018/10	කම්බිහේන කොටසේ ඇති අතුරු මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම.	300,000.00	60	කම්බිහේන කොටසේ ඇති අතුරු මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම.
61	සිප්‍රාස 3/2/සුපුච/2018/11	ඉසුරු මාවත තාර දමා සංවර්ධනය කිරීම.	200,000.00	61	ඉසුරු මාවත තාර දමා සංවර්ධනය කිරීම.
62	සිප්‍රාස 3/2/සුපුච/2018/12	දුන්කලහේන අතුරු මාර්ගය 4 කොන්ක්‍රීට් කිරීම.	500,000.00	62	දුන්කලහේන අතුරු මාර්ගය 4 කොන්ක්‍රීට් කිරීම.
63	සිප්‍රාස 3/2/සුපුච/2018/13	දුන්කලහේන අතුරු මාර්ගය 5 කොන්ක්‍රීට් කිරීම	300,000.00	63	දුන්කලහේන අතුරු මාර්ගය 5 කොන්ක්‍රීට් කිරීම
64	සිප්‍රාස 3/2/සුපුච/2018/14	ජයවීරගොඩ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති අතුරු මාර්ගය මීටර 250 ක් තාර දමා සංවර්ධනය කිරීම.	600,000.00	64	ජයවීරගොඩ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති අතුරු මාර්ගය මීටර 250 ක් තාර දමා සංවර්ධනය කිරීම.
65	සිප්‍රාස 3/2/සුපුච/2018/15	කහහේන කඩුගොඩ මාර්ගයේ පළමු වන පටුමග ගල් අතුරා තාර දමා සංවර්ධනය කිරීම.	300,000.00	65	කහහේන කඩුගොඩ මාර්ගයේ පළමු වන පටුමග ගල් අතුරා තාර දමා සංවර්ධනය කිරීම.
66	සිප්‍රාස 3/2/සුපුච/2018/16	මුරුකුම්බ ප්‍රජා ශාලාව ඉදිරිපිට අතුරු පාර කයින් මහතාගේ නිවස අසල පාර ගල් අතුරා තාර දැමීම.	150,000.00	66	මුරුකුම්බ ප්‍රජා ශාලාව ඉදිරිපිට අතුරු පාර කයින් මහතාගේ නිවස අසල පාර ගල් අතුරා තාර දැමීම.
67	සිප්‍රාස 3/2/සුපුච/2018/17	මුරුකුම්බ ප්‍රජා ලේන්කැරිය පාර අඩි 300 ක් ගල් අතුරා තාර දැමීම	300,000.00	67	මුරුකුම්බ ප්‍රජා ලේන්කැරිය පාර අඩි 300 ක් ගල් අතුරා තාර දැමීම
68	සිප්‍රාස 3/2/සුපුච/2018/18	නිරිපොල ගලගදෙණිය පාර නාන ලීද ප්‍රතිසංස්කරණය කිරීම	100,000.00	68	නිරිපොල ගලගදෙණිය පාර නාන ලීද ප්‍රතිසංස්කරණය කිරීම
69	සිප්‍රාස 3/2/සුපුච/2018/19	කහහේන වෙළඬ පාර බෝක්කුව ප්‍රතිසංස්කරණය හා අඩි 100 ක් ගල් අතුරා තාර දැමීම.	500,000.00	69	කහහේන වෙළඬ පාර බෝක්කුව ප්‍රතිසංස්කරණය හා අඩි 100 ක් ගල් අතුරා තාර දැමීම.
70	සිප්‍රාස3/2/විආච/පාද/2018/01	උඩුමුල්ල කහටහලන්ද පාර තාර දමා සංවර්ධනය කිරීම.	150,000.00	70	උඩුමුල්ල කහටහලන්ද පාර තාර දමා සංවර්ධනය කිරීම.
71	සිප්‍රාස3/2/පසුආච/2018/01	තුන්නාන පොදු සුසාන භූමියේ ආදානනාගාරයක් ඉදිකිරීම .	20,000,000.00	71	තුන්නාන පොදු සුසාන භූමියේ ආදානනාගාරයක් ඉදිකිරීම .

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රුපසිංහ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී

සුසන්ත රුපසිංහ මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (08) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සිතාවක ප්‍රාදේශීය සභාව සතු හංවැල්ල නව වෙළඳ සංකීර්ණයෙහි හා පැරණි වෙළඳ සංකීර්ණයෙහි වෙළඳපොළ කුලිය 2018.07.30 වන දින දරණ තක්සේරු දෙපාර්තමේන්තුවේ CD/RP/2591 අංක දරණ ලිපිය මගින් දක්වා ඇති පහත උප ලේඛනයේ සඳහන් මාසික වෙළඳපොළ කුලිය 2018.10.01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විධිමත්ව බදුකරුවන් සමඟ ගිවිසුම්ගත විය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

උප ලේඛනය			
නව වෙළඳ සංකීර්ණයෙහි වෙළඳපොළ කුලිය		පැරණි වෙළඳ සංකීර්ණයෙහි වෙළඳපොළ කුලිය	
කඩ කාමර අංකය	මාසික කුලිය රු.	කඩ කාමර අංකය	මාසික කුලිය රු.
1	9,450.00	1	4,000.00
2	4,900.00	2	3,800.00
3	4,900.00	3	3,400.00
4	4,900.00	4	5,325.00
5	4,900.00	5	2,450.00
7	4,900.00	8	2,950.00
8	10,100.00	11	4,900.00
9	5,400.00	12	6,250.00
10	5,300.00	13	6,400.00
11	10,000.00	14	5,600.00
12	5,000.00	15	7,425.00
13	4,900.00	16	6,850.00
14	5,000.00		
15	4,900.00		
16	9,950.00		
17	2,800.00		
18	9,950.00		
19 , 19 A	9,800.00		
20 , 20 A	9,800.00		
22	6,750.00		
23	6,350.00		
24	5,300.00		
25	5,000.00		
26	5,300.00		
27	5,000.00		
28	5,300.00		
29	5,000.00		
30	5,300.00		
31	5,000.00		
32	5,300.00		
33	5,000.00		
34	2,800.00		
35	4,550.00		
36	4,300.00		
37	4,550.00		
38	4,300.00		
39	4,550.00		

40	4,300.00
41	4,550.00
42	4,300.00
43	4,550.00
44	4,300.00
45	5,550.00
46	5,350.00
47	4,500.00
48	4,300.00
49	4,500.00
50	4,300.00
51	4,500.00
52	4,300.00
53	4,600.00
54	4,300.00
55	4,500.00
56	4,300.00
57	4,500.00
58	4,300.00
59	4,500.00
60	4,300.00
61	4,500.00
62	4,300.00
63	4,500.00
64	4,300.00
65	4,500.00
66	4,200.00
67	ම.අංක සීඩ්/ආර්පී/2591 හා 2015.10.15දින දරණ ලිපිය මඟින් එවා ඇති තක්සේරුව වලංගු වේ.
68	4,200.00
69	4,500.00
70	4,200.00
71	ම.අංක සීඩ්/ආර්පී/2591 හා 2015.10.15දින දරණ ලිපිය මඟින් එවා ඇති තක්සේරුව වලංගු වේ.

ගරු සභාපතිතුමා

05 – (08) යෝජනාව තවදුරටත් කමිටු වල සාකච්ඡා කළ යුතු නිසා ඊළඟ සභා වාරයට ඉදිරිපත් කිරීමට මම තීරණය කරනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් ඉවත් කර ගන්නා ලදී.

05 – (09) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

267 වන අධිකාරිය වූ විනෝද බදු ආඥා පනතේ 2 වන වගන්තියේ (1) වන උප වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාර සීමාවක ප්‍රාදේශීය සභාව, සභාවේ පරිපාලන සීමා ඇතුළත වූ ප්‍රදේශයන්හි පවත්වනු ලබන, එකී ආඥා පනතේ විස්තර කර ඇති යම් විනෝද කටයුත්තකට ඇතුළු වීම පිණිස කරනු ලබන ගෙවීමකින් (විනෝද බදු හැර) සියයට 7.5 සමාන බද්දක් පනවා අයකළ යුතු යැයිද , මෙම යෝජනා සම්මතය ගැසට් පත්‍රයේ පළ කරන ලද මාසයට ඉක්බිතිවම එළඹෙන මාසයේ පළමු වන දින සිට ක්‍රියාත්මක විය යුතු යැයිද මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු සභාපතිතුමා

05 – (09) යෝජනාවක් තවදුරටත් කමිටු වල සාකච්ඡා කළ යුතු නිසා ඊළඟ සභා වාරයට ඉදිරිපත් කිරීමට මම තීරණය කරනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් ඉවත් කර ගන්නා ලදී.

05 – (10) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

2018.05.11 වන දින පැවති මහා සභාවේ තීරණ අංක 05 (06) යටතේ මහා සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මා වෙත ගෙවීම් කිරීමට පවරන ලද බලය අනුව මා විසින් කරන ලද පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ගෙවීම් ඊට අනුරූපව ඇති ගෙවීම් ලබන්නා වෙත ඊට ඉදිරියෙන් දක්වා ඇති මුදල ගෙවීම අනුමත කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අනු අංක	වවුචර් අංකය හා දිනය	විස්තරය	මුදල රු.
01	<u>1342 – 1346</u> 2018.07.09	2018 ජුනි මස ප්‍රධාන කාර්යාලයේ, පාදුක්ක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ, හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ මාර්ග, සෞඛ්‍ය, ආයුර්වේද, පුස්තකාල හා ව්‍යාපෘති අංශයන්හි සේවයේ නියුතු ආදේශක සේවකයින් 81 දෙනෙකු වෙනුවෙන් දෛනික වැටුප් ගෙවීම.	1,966,905.82
02	<u>1570 – 1574</u> 2018.08.10	2018 ජූලි මස ප්‍රධාන කාර්යාලයේ, පාදුක්ක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ, හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ මාර්ග, සෞඛ්‍ය, ආයුර්වේද, පුස්තකාල හා ව්‍යාපෘති අංශයන්හි සේවයේ නියුතු ආදේශක සේවකයින් 91 දෙනෙකු වෙනුවෙන් දෛනික වැටුප් ගෙවීම.	2,210,887.55
03	<u>1723 – 1727</u> 2018.08.23	2018 අගෝස්තු මස ප්‍රධාන කාර්යාලයේ, පාදුක්ක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ, හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ සේවයේ නියුතු ස්ථීර විශ්‍රාම වැටුප් සහිත සේවකයින් 187 දෙනෙකු සඳහා වැටුප් ගෙවීම.	6,546,472.00

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපුල් මනෝජ් රූපසිංහ මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (11) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව සතු ගලි බඩුසරයේ සේවා ගාස්තු පහත සඳහන් පරිදි සංශෝධනය විය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ නේවාසික	පෙර අයකිරීම 3100.00 + බදු	සංශෝධිත අයකිරීම 1700.00 + බදු
වාසාපාරික	5500.00 + බදු	4100.00 + බදු
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිටත නේවාසික	පෙර අයකිරීම 5600.00 + බදු	සංශෝධිත අයකිරීම 4200.00 + බදු
වාසාපාරික	7100.00 + බදු	5700.00 + බදු

කිලෝමීටර් 01 ක් සඳහා ප්‍රවාහන ගාස්තු අයකිරීම රු.40.00

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (12) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභාව සතු ජල බඩුසරය සඳහා සේවා ගාස්තුවක් අයකර පහත සඳහන් පරිදි ලබා දීම සුදුසු බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

- ජල බඩුසරයේ ගාස්තුව (ජලය සමඟ) රු.1000.00 + බදු
- ජල බඩුසරයේ ගාස්තුව (ජලය රහිතව) රු.600.00 + බදු
- ප්‍රවාහන ගාස්තුව කිලෝමීටර් 01 ක් සඳහා රු.40.00
- ජල බඩුසරය රඳවා ගැනීමේ ගාස්තුව පැය 08 ක් සඳහා රු. 500 + බදු
- ආගමික ස්ථාන, පාසල් හා පොදු උත්සව සඳහා නොමිලේ ලබා දෙනු ලැබේ.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

හදිසි යෝජනා

05 – (13) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමග ඊට ඉදිරියේ දක්වා ඇති ගිවිසුම් ගත මුදල අනුව ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

අනු අංක	ව්‍යාපෘතිය	මූල්‍ය සම්පාදනය	කොන්ත්‍රාත් සමිතිය/ ආයතනය/ පුද්ගලයා	ගිවිසුම්ගත මුදල රු.
01	ජාතික කියවීමේ මාසය වෙනුවෙන් සභාව මගින් පවත්වනු ලබන අන්තර් පුස්තකාල හා අන්තර් පාසල් දැනුම මිනුම තරගාවලිය සඳහා වන ඇස්තමේන්තුව	සභා අරමුදල්	සරප් ප්‍රධාන කාර්යාලය ආර්.පී.එන්.පී. ජනදාස මයා.	70,000.00
02	සභාව සතු ZA – 5041 දරණ බැංකෝ යන්ත්‍රයේ පැය 3000 න් කළ යුතු සේවා වාරය හා යෙදිය යුතු අමතර කොටස් කිහිපයක් සඳහා වන ඇස්තමේන්තුව	සභා අරමුදල්	ඇවන්ස්මාර්ට් ඉංජිනියරින් (pvt) Ltd අංක 33, 15 බී මහල, පාර්ක්ලන්ඩ් ගොඩනැගිල්ල, උද්‍යාන වීදිය, කොළඹ 02.	108,061.50
03	ඉහළ හංවැල්ල මීගහවත්ත පාර තාර දමා සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, 443/ඒ, පහත්ගම ග්‍රාම සංවර්ධන සමිතිය.	239,691.17
04	සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 443/ඒ ඉහළ හංවැල්ල ග්‍රාම නිලධාරී වසමට අයත් ප්‍රාදේශීය සභාව සතු ඉඩමේ පිහිටි ඊරියගොල්ල පොදු නාන ළිඳ සංවර්ධනය කිරීම.	පළාත් සංවර්ධන	සභාපති, 443/ඒ, පහත්ගම ග්‍රාම සංවර්ධන සමිතිය.	199,819.10
05	මුත්තන්වත්ත පාර තාර දමා සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, කහටපිටිය ගිරා ඉඹුල එක්සත් ග්‍රාම සංවර්ධන සමිතිය.	271,332.14
06	ලියනගේවත්ත පාර තුන්වන පටුමග මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම.	විමධාගත අයවැය	සභාපති, අධිෂ්ඨාන ප්‍රජාමූල සංවිධානය, මාවතගම.	194,632.69
07	සරණපාල නාහිමි මාවත පළමු පටුමග මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම.	විමධාගත අයවැය	සභාපති, අධිෂ්ඨාන ප්‍රජාමූල සංවිධානය, මාවතගම.	194,033.92
08	තුන්නාන ගම්මැද්ද පළමු පටුමග තාර දමා සංවර්ධනය කිරීම	විමධාගත අයවැය	සභාපති, තුන්නාන බටහිර ප්‍රජාමූල සංවිධානය.	145,566.91
09	තුන්නාන ගම්මැද්ද බරාගොඩ මාර්ගය තාර දමා සංවර්ධනය කිරීම.	විමධාගත අයවැය	සභාපති, තුන්නාන බටහිර ප්‍රජාමූල සංවිධානය	194,095.69
10	සරණපාල නාහිමි මාවතේ ඉතිරි කොටස තාර දමා සංවර්ධනය කිරීම.	විමධාගත අයවැය	සභාපති, මාවතගම පැරකුම් ගොවි සංවිධානය.	97,087.32
11	බ්‍රැන්ඩ්ගම්පල සුදුවැල්ල පාර තාර දමා සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති බ්‍රැන්ඩ්ගම්පල වැඩිහිටි සමිතිය.	639,293.44

12	කොස්ගම නැණසල ගොඩනැගිල්ලේ අඩුපාඩු සකස් කිරීම, ඇතුළත නවීකරණය කිරීම.	සභා අරමුදල්	සභාපති, කැලණි මිටියාවන 427 පහළ කොස්ගම නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය.	1,248,914.40
13	පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දඹෝර දංගහකුඹුර මාර්ගයේ කැඩී ඇති බෝක්කුව අළුතින් සංවර්ධනය කිරීම.	පළාත් නිශ්චිත	සභාපති, ග්‍රාම සංවර්ධන සමිතිය දඹෝර 458/සී, තුම්මෝදර.	827,456.56
14	අකරවිට කෝන්ගස් පෙදෙස මාර්ගය සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, සමාධි වැඩිහිටි සංවිධානය, අකරවිට.	189,839.09
15	කුඩළුවිල මැණිකේ මහත්මියගේ නිවස අසල මාර්ගය කාණු පද්ධතිය සමග සංවර්ධනය කිරීම.	ග්‍රාමීය මාර්ග 1000 km සංවර්ධනය කිරීම	සභාපති, මෙහෙත්‍රි වැඩිහිටි සමිතිය, කුඩළුවිල, තුන්තාන.	876,278.78
16	ජනකාන්ත මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.	ග්‍රාමීය මාර්ග 1000 km සංවර්ධනය කිරීම	සභාපති, මෙහෙත්‍රි වැඩිහිටි සමිතිය, කුඩළුවිල, තුන්තාන.	624,206.44
17	විජේන්ද්‍ර මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.	ග්‍රාමීය මාර්ග 1000 km සංවර්ධනය කිරීම	සභාපති, අපේක්ෂා වැඩිහිටි සමිතිය, මහකන්ද, තුන්තාන.	626,206.44
18	නුවන්සිරි මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.	ග්‍රාමීය මාර්ග 1000 km සංවර්ධනය කිරීම	සභාපති, අපේක්ෂා වැඩිහිටි සමිතිය, මහකන්ද, තුන්තාන.	792,766.02
19	ජීවන්ත මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.	ග්‍රාමීය මාර්ග 1000 km සංවර්ධනය කිරීම	සභාපති, අපේක්ෂා වැඩිහිටි සමිතිය, මහකන්ද, තුන්තාන.	402,408.22
20	නිමල් මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.	ග්‍රාමීය මාර්ග 1000 km සංවර්ධනය කිරීම	සභාපති, මෙහෙත්‍රි වැඩිහිටි සමිතිය, කුඩළුවිල, තුන්තාන.	804,774.76
21	මහින්ද මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.	ග්‍රාමීය මාර්ග 1000 km සංවර්ධනය කිරීම	සභාපති, කුඩාකන්ද වසම ග්‍රාම සංවර්ධන සමිතිය.	632,246.44
22	කුඩළුවිල ලක්ෂ්මන් මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.	ග්‍රාමීය මාර්ග 1000 km සංවර්ධනය කිරීම	සභාපති, කුඩාකන්ද වසම ග්‍රාම සංවර්ධන සමිතිය.	500,481.54

23	ෆැන්ටසිගෝ දෙවන පටුමග සංවර්ධනය කිරීම.	ග්‍රාමීය මාර්ග 1000 km සංවර්ධනය කිරීම	සභාපති, තුන්තාන බටහිර ගොවි සංවිධානය.	489,791.53
24	හයිලෙවල් මාර්ගයේ අතුරු මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම	ග්‍රාමීය මාර්ග 1000 km සංවර්ධනය කිරීම	සභාපති, කුඩාකන්ද වසම ග්‍රාම සංවර්ධන සමිතිය.	977,710.07
25	භංවැල්ල පළමු පටුමග මාර්ගය සංවර්ධනය කිරීම	ග්‍රාමීය මාර්ග 1000 km සංවර්ධනය කිරීම	සභාපති, 443/ඩී,භංවැල්ල නගරය ග්‍රාම සංවර්ධන සමිතිය.	500,000.00
26	වැලිකන්න ජපමාල මාවතේ ආරම්භක ස්ථානයේ දකුණුපස කොන්ක්‍රීට් කිරීම.	සභා අරමුදල්	සභාපති, ලහිරුගම ග්‍රාම සංවර්ධන සමිතිය, 442/ඩී, ලහිරුගම.	259,109.37
27	බාලගේවත්ත පාර තාර දමා සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති බ්‍රැන්ඩිගම්පල වැඩිහිටි සමිතිය.	594,481.00
28	මාවතගම ගම්මැද්ද (රිටිගහහේන පාර) 1 වන පටුමග සංවර්ධනය කිරීම.	සභා අරමුදල්	සභාපති, අධිෂ්ඨාන ප්‍රජාමූල සංවිධානය, මාවතගම.	531,758.39
29	වැලිකන්න ජපමාල මාර්ගය සංවර්ධනය කිරීම.	ග්‍රාමීය මාර්ග 1000 km සංවර්ධනය කිරීම	සභාපති, ලහිරුගම ග්‍රාම සංවර්ධන සමිතිය, 442/ඩී, ලහිරුගම.	869,465.45

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

06. කාරක සභා වාර්තා .

06 – (01) 2018.08.21 වන දින පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවේ නිර්දේශ වාර්තාව සලකා බැලීම.

2018.08.21 වන දින පවත්වන ලද නිවාස හා ප්‍රජා සංවර්ධන කාරක සභාවේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින්
සලකා බලන ලදී.

06 – (02) 2018.08.21 වන දින පවත්වන ලද කාර්මික සේවා කාරක සභාවේ නිර්දේශ වාර්තාව සලකා බැලීම.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලිප් කුමාර මැතිතුමා.

ගරු සභාපතිතුමනි, කාර්මික සේවා කාරක සභාවේ පිටු අංක 04 පෙර කමිටුවේ ප්‍රගතිය සලකා බැලීම අංක 14 ඉඩම් කැබලි කර විකිණීම සම්බන්ධව මේ සඳහා සභාවෙන් ගත්ත කීරණ මොනවාද කියලා දැන ගන්න කැමතියි. දැනට මුකුත් සිදු වෙලා නැහැ.

ගරු සභාපතිතුමා

ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා ඇතුළු ගම්වාසින් විසින් කරපු පැමිණිල්ල අනුව අපි ඒ අය සැලසුම් කමිටුව සඳහා කැඳවලා තියෙනවා. පහුගිය කමිටුව සඳහා කැඳවා ගන්න බැරි වුණා. ඊළඟ සැලසුම් කමිටුවට කැඳවන්න අපි කීරණය කරලා තියෙනවා. කලා කරලා ඔබතුමන්ලාත් සම්බන්ධ කරගෙන මෙහි තියෙන ප්‍රශ්නය විසඳන්න අපි කටයුතු කරනවා. අපි ඉඩම් සමාගම දැනුවත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් ගැටළු ප්‍රමාණයක් ගම්වැසියන් ඉදිරිපත් කරලා තියෙනවා.

2018.08.21 වන දින පවත්වන ලද කාර්මික සේවා කාරක සභාවේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (03) 2018.08.23 වන දින පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභාවේ නිර්දේශ වාර්තාව සලකා බැලීම.

2018.08.23 වන දින පවත්වන ලද පරිසර හා පහසුකම් කාරක සභාවේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 - (04) 2018.08.27 වන දින පවත්වන ලද මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාවේ නිර්දේශ වාර්තාව සලකා බැලීම.

2018.08.27 වන දින පවත්වන ලද මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභාවේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (05) 2018.08.10 ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ නිර්දේශ වාර්තාව සලකා බැලීම.

2018.08.10 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩලයේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (06) 2018.08.16 ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ නිර්දේශ වාර්තාව සලකා බැලීම.

2018.08.16 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩලයේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 – (07) 2018.08.27 ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ නිර්දේශ වාර්තාව සලකා බැලීම.

2018.08.27 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩලයේ නිර්දේශ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

07. ලැබීම් හා වියදම් පිළිබඳ මාසික ප්‍රකාශය.

07 – (01) 2018 ජූලි මාසය ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය.

2018 ජූලි මස ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය මහා සභාව විසින් සලකා බලන ලදී.

08.ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශය - ඉදිරිපත්ව නැත.

ගරු සභාපතිතුමා

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලියනගේ චන්දන කුමාර මැතිතුමා, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී යසරු රාජපක්ෂ මැතිතුමා, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පුස්සලේගේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සාගරිකා කුමාරි රූපසිංහ මැතිතුමිය අද දින සභාවට නොපැමිණීම සම්බන්ධයෙන් නිවාඩු අනුමත කරනවා.

අද දින සභාවට සහභාගී වුණු ගරු උප සභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමන්ලාටත් ස්තූතියක් ගෞරවයක් මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් අපේ ගෞරවයක් ස්තූතියක් පුදකරනවා. සහභාගී වු සියළුදෙනාටම ස්තූතිය පුද කරමින් අද දින සභාවේ වැඩ කටයුතු අවසන් කරනවා. බොහොම ස්තූතියි.

සභාවේ වැඩ කටයුතු ප.ව. 01.15 ට නිමාවට පත්විය

කේ.ඒ. චන්දන පද්මසිරි,

‘ලේකම්,
සීතාවක ප්‍රාදේශීය සභාව,
හංවැල්ල.
2018.09.10 වන දින
සීතාවක ප්‍රාදේශීය සභාව,
හංවැල්ල.

උප ලේඛනය

05.යථා පරිදි කල් දී ඇති යෝජනා

05 – (01) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ සභාව සතු නොවන පොදු මාර්ග සභාවට පවරා ගැනීමට අදාළව ඉදිරිපත් කරනු ලබන යෝජනා හා ප්‍රාදේශීය සභාව සතු මාර්ග නම් කිරීමට අදාළව ඉදිරිපත් කරනු ලබන යෝජනා කාර්මික සේවා කාරක සභාව වෙත ඉදිරිපත් කර එම කාරක සභාවේ තීරණය ද සමඟ අදාළ යෝජනාව මහා සභාවට ඉදිරිපත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා

ගරු සභාපතිතුමනි, ඔබතුමාගේ යෝජනාව ඉතාමත්ම යෝග්‍යයයි. නමුත් අපි යෝජනාවක් ගනවාට පස්සේ මේවායේ දේවල් එන එක ගැන පුදුම සහගතයි. මමත් පාදුක්ක ප්‍රදේශයේ අපේ හිටපු මන්ත්‍රී වන්දන බාලසුරිය මන්ත්‍රීතුමා ප්‍රධාන ඒ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමට මාර්ගයක් නම් කරන්න එව්වා. මට දන්වලා තියෙනවා අගෝස්තු 21 ලියුමට කාර්මික සේවා කමිටුවට ඉදිරිපත් කර පසුව, ඒක තමයි ක්‍රමවේදය සභාවක යන්න ඕන ක්‍රමවේදය. අපි ඉස්සෙල්ලා ප්‍රශ්නයේදීත් කිව්වේ පරිසර කමිටුවට යන්න ඕන. ඒ කමිටු තීරණයට යන්න ඕන කියන එක මාර්ග නම් කරද්දි යන්න ඕන පිළිවෙල. අපි යෝජනාව දැමීමට පස්සේ ඔබතුමා මේ යෝජනාව ගේන එක ගැන පොඩ් කණගාටුවක් හා අවිශ්වාසයක් තියෙනවා. ඒවගේම තව මන්ත්‍රීවරයෙක් 05 (02) යෝජනාවෙන් තව පාරක් නම් කරන්න දාලා තියෙනවා. මම බැලුවා කාර්මික සේවා කමිටුවට ගිය නැති එකක්. අපේ එකක් නොයන්නත් තව කෙනෙක්ගේ එකක් යන්නත් මොකද්ද ක්‍රමවේදය කියලා. පිලප්පු කන්දද කියලා එකක් තිබුණා. අළුත්ගේන මාර්ගය තිබුණේ නැහැ. ඒ කෙසේ වෙතත් අපේ අගෝස්තු 21 ආපු යෝජනාව සභාවට ගිහින් පස්සේ තීරණයක් ගත්තා නම් කමක් නැහැ. ඔබතුමා මේ කරපු යෝජනාව සාර්ථකයි. ඒක තමයි වෙනත් ඕන ක්‍රමවේදය. ඒ අනුව නැවත එන ඒවා නිසියාකාරව යයි කියන බලාපොරොත්තුව තියෙනවා. මගේ යෝජනාව ඇතුළත් නොකිරීම ඒ අවස්ථාවේදී වැරදියි කියලා මම ඔබතුමාට කියන්නේ. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ යෝජනාව සම්බන්ධයෙන් කරුණු දක්වන්න කලින් අපි කැමතියි මේ කාරණය සම්බන්ධයෙන් විස්තර දැන ගන්න. මම ඉල්ලීමක් කරනවා කාරක සභා අවස්ථාවක් බවට පත් කරලා අපිට පැහැදිලි කිරීමක් කරන්න කියලා. මෙම මහා සභාව කාරක සභාවක් බවට යෝජනා කරනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල චිරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල චිරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද. මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (02) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා විසින් යෝජනා කරයි.

අළුත්හේන මාර්ගය ලෙස දැනට නම භාවිතා වෙන ප්‍රධාන හයිලෙවල් මාර්ගයේ සිට අළුත්හේන දක්වා මෙම නම භාවිතා වෙයි. එහෙත් හයිලෙවල් පාරේ සිට ඉහළ ඇගල පාරේ නිවාස 06 ජනතාව ඉල්ලා සිටින්නේ ප්‍රධාන පාරේ සිට අළුත්හේන පාරට හැරෙන කොටස දක්වා "සුදුවැල්ල ඇගල පාර" නමින් මින් ඉදිරියට භාවිතා කිරීමට සුදුසු බව මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ කාරණය කාර්මික සේවා කාරක සභාවට ගිහිල්ලාද.

ගරු සභාපතිතුමා

මේ කාරණය කාර්මික සේවා කාරක සභාවට ගෙනාවා. ගම්වැසියන් කාර්මික සේවා කාරක සභාවට ඇවිත් කටා කළා. කටා කරලා ඉදිරිපත් කරලා කාර්මික සේවා කාරක සභාවේ නිර්දේශන් එක්ක තමයි මේ යෝජනාව මෙවර ඉදිරිපත් කළේ. සභාපතිතුමා හිටියා නම් ඒ ගැන කටා කරයි. තවත් අදහස් තියෙනවාද. මේ යෝජනාවන් ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (03) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා විසින් යෝජනා කරයි.

කොළඹ දිස්ත්‍රික්කයේ කෙළවර පිහිටා ඇති අවිස්සාවේල්ල ආසනය මුළු දිස්ත්‍රික්ක භූමියෙන් 1/3 කි. එක් ලක්ෂ පනස් දහහතට වඩා වැඩි ජනතාවක් ජීවත්වෙන මුළු බල ප්‍රදේශයටම ඇත්තේ පොදු මහජන ක්‍රීඩාංගන දෙකකි. මේ හේතුවෙන් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවීම, යහපත් සෞඛ්‍ය තත්වයන් වර්ධනය කර ගැනීමේ ඉඩකඩ හරස් වී සමාජ විෂමාවාරයන් සඳහා පාසල් හැර යන තරුණ තරුණියන් යොමු වීමේ හා ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් සැකසී ඇත. ඉහත සඳහන් කරුණු පදනම් කර ගනිමින් හංවැල්ල වත්ත යන ඉඩමේ ආනන්ද ඩී විතාන මිනින්දෝරු මහතා විසින් මැන සාදන ලද ප්ලාන් අංක 696 අදාල ලොට් 24 න් හෝ 26 යන කැබලි දෙකෙන් එක් කැබැල්ලක අක්කර 2 ක භූමි කොටසක් සිතාමතා ප්‍රාදේශීය සභාව වෙත පවරාගෙන සංවර්ධනය කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

තවද මෙහි පවරා ගැනීමේදී වන්දි ගෙවීමක් අවශ්‍ය වන්නේ නම් පළාත් පාලන, පළාත් සභා හා ක්‍රීඩා අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාෆා මැතිතුමා වෙත යොමු කරන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියේ (මේගා පොලිස්) ඇති බලතල අනුව සෘජු පවරා ගැනීම් සඳහා ගරු අමාත්‍ය පායලි වම්පික රණවක මැතිතුමා වෙතද යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාගුට මැතිතුමිය.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගමගේ චන්ද්‍රසිරි මැතිතුමා

ගරු සභාපතිතුමනි, මට අවස්ථාව ලබා දීම ගැන ස්තූතිවන්ත වෙනවා. ඒ එක්කම මම ගරු ගයාන් දුමින්ද මැතිතුමාට මගේ පෞද්ගලික ස්තූතිය මේ අවස්ථාවේදී පුද කරනවා. අපි බොහොම බලාපොරොත්තු වෙච්ච ඉතා ඇත කාලයක අවුරුදු 20 කට විතර ඉස්සෙල්ලා බලාපොරොත්තු වෙච්ච මේ ක්‍රීඩාපිටිය ලබා දීමට මෙතුමා ගන්න උත්සාහය පිළිබඳව. මං හිතන්නේ අපි 1998 වගේ කාලයේ ඒ දවස්වල අපේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමලරත්න මන්ත්‍රීතුමා එදා ඒ ප්‍රදේශය නියෝජනය කළේ. එතුමාගේ ලොකු උවමනාවක් තිබුණා ඒ තුන්තාන ප්‍රදේශයට ක්‍රීඩාංගනයක් ලබා දෙන්න. අපි එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකතුමිය හැටියට කටයුතු කළ කමලා රණතුංග මැතිණියත් එක්ක ගිහිල්ලා ස්ථානීය පරීක්ෂණයකුත් කරලා අපි උත්සාහයක් ගත්තා ඒ ඉඩම වෙන්කරවා ගන්න. නමුත් මං හිතන්නේ එදා මං විශ්වාස කරනවා ඒක උසාවි නියෝගයකින් හරි අපිට ඒ උත්සාහය අත්හරින්න එදා සිද්ධ වුණා. ඊට පසුව මට මතකයි අපිට පස්සේ මේ සභාවේ සභාපතිවෙලා හිටිය ඩබ්.ඩී. චන්ද්‍රසිරි මැතිතුමා එතුමාත් උත්සාහයක් ගත්තා මේ ස්ථානයේ ක්‍රීඩාංගනයක් ඇති කරන්න. නමුත් එතුමාට ඒ අවස්ථාවේ ඒක කරගන්න බැරි වුණා. කෙසේ හෝ අවුරුදු ගණනාවකට පස්සේ අද ගයාන් දුමින්ද ගරු මන්ත්‍රීතුමා උත්සාහයක් ගන්නවා මේ ක්‍රීඩා පිට්ටනිය ප්‍රදේශවාසීන්ට ලබා දෙන්න. මං හිතනවා මේ අවස්ථාවේ ඉදන් එතුමාට ඒක ඉෂ්ට කරගන්න ශක්තිය තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ උත්සාහයට අපේ පූර්ණ සහයෝගය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ගරු සභාපතිතුමනි, ගයාන් දුමින්ද ගරු මන්ත්‍රීතුමා ගැන අපිට ලොකු සන්තෝෂයක් තියෙනවා එතුමා කොහේ හිටියත් සියලුම පක්ෂවල මැති ඇමතිවරු අදුනාගෙන එතුමන්ලාගේ උදව්පදවි අරගෙන එතුමා ලොකු වැඩ කොටසක් කරන මන්ත්‍රීවරයෙක් හැටියට තමයි මම විශ්වාස කරන්නේ. එතුමා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මේ සභාවේ කටයුතු කළත් එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට බැරි වැඩ කොටසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ලවා කරගන්න එතුමාට ශක්තිය ලැබිලා තියෙනවා. ඉතින් අපි හරි සන්තෝෂයි. මම දන්න විදියට එතුමා අති විශාල මුදල් සම්භාරයක් වෙන්කරගෙන තියෙනවා කියලා අපිට ආරංචි පැතිරෙනවා. මම ඉල්ලා සිටින්නේ ඒ ප්‍රතිලාභයන් අපේ ප්‍රදේශවලටත් ලබා දෙන්න එතුමා කටයුතු කරනවා නම් ඒක මේ බල ප්‍රදේශයට කරන සේවාවක් හැටියට. එහෙම කළොත් එතුමාගේ බලාපොරොත්තුව තියෙන්නේ ඊළඟ පළාත් සභාව නම් එතුමාටත් ඒ සඳහා අවස්ථාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ගරු සභාපතිතුමනි, ක්‍රීඩාව ගැන කතා කරනකොට අපි තමුන්තාන්සේලා දන්නවා පාදුක්ක බල ප්‍රදේශයට විශේෂයෙන්ම ක්‍රීඩාංගනයක අවශ්‍යතාවය තිබුණා. අපි 1998 අපිට පුළුවන් වුණා එදා ඉන්දික ගුණවර්ධන මැතිතුමා නාගරික සංවර්ධන අමාත්‍යතුමා හැටියට ඉන්න කාලේ පාදුක්ක ප්‍රදේශයෙන් අක්කර 6 1/2 ක ඉඩමක් රජයට පවරාගෙන ක්‍රීඩාංගනයක් පොළක් සහ ඒ නගරය සංවර්ධනය කිරීමේ සැලැස්මක් එදා එතුමා මාර්ගයෙන් අපි ලබා ගත්තා. අපිට කියන්නට සන්තෝෂයි අද මෙතන ඉන්නවා මාගේ දකුණු පසින් ඉන්න අයෝම මන්ත්‍රීතුමා ඇතුළු ඒ පරපුරේ අයගේ ඉඩම් තමයි අපි වැඩියෙන්ම සභාවට පවරා ගත්තේ. එතුමාගේ මහජන කෙනෙක් වෙනවා. එදා උප සභාපති හැටියටත් ඉදිමින් ඒ ඉඩම් පරිත්‍යාග කරන්න ඒ අය කිසිම විරුද්ධත්වයක් නැතුව යම් විදියක් විරුද්ධ වුණා නම් අපිට බොහෝ කාලයක් ගතවෙනවා නමුත් කිසිම විරුද්ධත්වයක් නැතුව අපිට පුළුවන් වුණා එතුමාලාගේ ඒ ඉඩම් පවරාගෙන පාදුක්ක සංවර්ධන කටයුත්ත ආරම්භ කරන්න. ඒ අනුව තමුන්තාන්සේ දන්නවා ඇති ගරු සභාපතිතුමනි, එක පැත්තකින් අපේ පොළ පැත්ත සංවර්ධනය කරන්න ගත්තා. ඊට අමතරව පාදුක්කේ ක්‍රීඩාංගනයත් සංවර්ධනය කරන්න ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෑහෙන වැඩ කොටසක් කළා එදා කරන්න පුළුවන් වුණා. අවසානයේ 2015 මැතිවරණයෙන් පස්සේ ඒ වැඩ ටික ඇණහිටලා අද වෙනකොට අවුරුදු තුනක් ගත වෙලා. යම් විදියකට සංවර්ධනයක් මෙතන කෙරෙමින් තියෙනවා. මම විශ්වාස කරන්නේ ඒ ඉඩම ඒ ක්‍රීඩාංගනය තියෙන පෙදෙස සංවර්ධනය කළාට පස්සේ අපේ සීතාවක ප්‍රාදේශීය සභාවට ඒක නාගරික සංවර්ධන ඒ අමාත්‍යාංශයෙන් අපේ සභාවට ලබාගෙන ප්‍රාදේශීය සභාවේ ක්‍රීඩාංගනයක් හැටියට පාදුක්ක නගරයේ තියෙන ඒ ක්‍රීඩාංගනය පවත්වාගෙන යන්න කටයුතු කළ යුතුයි කියන එක තමයි මගේ ඉල්ලීම. අපි මුලදී මේවා පවරා ගන්න කොට උවමනා වුණේ මේ සභාවේ ක්‍රීඩාංගනයක් හැටියට මෙය පවත්වාගෙන යන්න. ඒ නිසා මම දීර්ඝ වශයෙන් මේ ගැන කථා කරන්නේ නෑ. ඒ අපේ මුල් උත්සාහය තුන්තාන ප්‍රදේශයට එදා මේ සභාව නියෝජනය කළ ඩබ්.ඩී. විමලරත්න මැතිතුමාගේ ඒ උවමනාව අද ඒක කල් ගිහිල්ලා හෝ අපේ ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා මාර්ගයෙන් ඉෂ්ට වෙයි කියන බලාපොරොත්තු ඇතුව ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදෙනවායි කියන කාරණයත් මතු කරමින් එතුමාටත් ඒ ගන්නා උත්සාහය පිළිබඳව ස්තූතිවන්ත වෙමින් මගේ කථාව අවසන් කරනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගම්ණි ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය

ගරු සභාපතිතුමනි, ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරනු යෝජනාව ඉතාම හොඳ යෝජනාවක්. ඒකට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් විශාල ඉඩකඩ ප්‍රමාණයක් අවිස්සාවේල්ල ආසනයට තියෙන නිසා මහජන ක්‍රීඩාංගන දෙකක් පමණයි අපට තියෙන්නේ. ගොඩක් වෙලාවට යොවන සමාජ ක්‍රීඩා උළෙල පවා පවත්වන්න ගියහම ඉඩකඩ නොමැති ප්‍රශ්නේ ලොකුවට එනවා සහ අපට අවශ්‍ය පුහුණු කිරීම් කටයුතු වලට ළමයි යොදා ගන්න අපිට තැනක් නැතිවීම නිසා බොහෝ අවස්ථාවල අපේ යොවන සමාජවල ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඒ දේවල් වලින් ඇත්වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේ ක්‍රීඩාංගනය නොමැතිකම බලපානවා. ඒ නිසා මේ යෝජනාව අනිවාර්යයෙන් සිද්ධ විය යුත්තක් වගේම එතුමාට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගන්න පුළුවන් නම් අපි සභාවක් විදියට අපේ යුතුකම තමයි ඒකට පක්ෂ පාට හේදයකින් තොරව උදව් කරන එක. ඒ නිසා සභාවක් විදියට අපි කොහොම හරි එතුමාට උදව් කරලා අවිස්සාවේල්ල ආසනයට මේ ලැබෙන්න යන දේ කොහොම හරි රැක ගනිමු කියන එක මම කියනවා. මීට පෙර මේ ගැන කිහිප දෙනෙක්ම කථා කරලා තියෙන්න පුළුවන් සභා වල. නමුත් ඒ දේ හරියට ක්‍රියාත්මක වෙලා නෑ. නමුත් මේක දැන් හරියටම ක්‍රියාත්මක වෙන්න යන අවස්ථාවේ අපි ඒ දේ රැකගනිමු කියන එක මම කියනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී පී.ඒ. ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, ප්‍රථමයෙන්ම ප්‍රමාදවීම සම්බන්ධයෙන් සභාපතිතුමා ඇතුළු සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලනවා යම් රාජකාරීමය කටයුත්තකට එළියට යන්න සිදුවීම නිසා. විශේෂයෙන්ම ගයාන් දුමින්ද මන්ත්‍රීතුමාගේ යෝජනාව සම්බන්ධයෙන් අපිත් දීර්ඝ වශයෙන් යම් අධ්‍යයනයක් කළා. එතුමාට ස්තූතියක් වෙනවා මෙවැනි යෝජනාවක් සභාවට ගෙන ඒම සම්බන්ධයෙන් සහ මේ සම්බන්ධයෙන් අවශ්‍ය ඕනෑම අවස්ථාවක අදාළ සහයෝගය ලබා දීම සඳහා මං හිතන්නේ සභාවේ සියලුම මන්ත්‍රීවරු සමඟ මම ද නැගී සිටිනවා කියන කාරණය මතක් කරමින් විශේෂයෙන්ම වෙනත් පක්ෂයක් දැනට නියෝජනය කළත් වම්පික රණවක ඇමතිතුමා සමඟ බොහොම ළඟින් හිටපු පුද්ගලයෙක් විදියට වම්පික රණවක ඇමතිතුමාගේ අමාත්‍යාංශයෙන් යම්කිසි විදියක මැදිහත්වීමක් අවශ්‍ය නම් ඒ සඳහා ද ගයාන් දුමින්ද මන්ත්‍රීතුමාට මගේ සහයෝගය ලබා දෙනවා කියන කාරණයත් මතක් කරමින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී එතුමාත් සමඟ වම්පික රණවක ඇමතිතුමාගේ අමාත්‍යාංශයෙන් යම්කිසි කටයුත්තක් කරන්න අවශ්‍ය නම් මාව ද සහභාගී කරගෙන අපේ සහයෝගයත් ලබා ගන්නා ලෙස ඉල්ලමින් ඔබතුමාට බොහොමත්ම ස්තූතියක් වෙනවා මේ යෝජනාව සභාවට ගෙන ඒම සම්බන්ධයෙන්. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමා

ගරු සභාපතිතුමනි, මේ සම්බන්ධයෙන් වැඩිදුරට කරුණු ඉදිරිපත් කරන්න උත්සාහ නොකළත් අපේ ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමා විසින් අවිස්සාවේල්ල ආසනයෙන් මේ බල ප්‍රදේශයේ ජීවත්වෙන තරුණ තරුණියන්ගේ පොදුවේ මහජනතාවගේ ක්‍රීඩාවන් ඒ වගේම සෞඛ්‍යයත් සම්බන්ධයෙන් හිතලා අපේ ප්‍රදේශයට මෙවැනි සම්පතක් එකතු කිරීම සම්බන්ධයෙන් ගෙන එනු ලැබූ මේ යෝජනාව පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ විදියට අපේ සහයෝගය ස්තූතිය එතුමාට මුලින්ම පුද කරන්න කැමතියි. කෙසේ වෙතත් අපේ ප්‍රදේශයේ අර කිව්වා වගේ විවිධ භූගෝලීය කාරණා ගණනාවක් තිබුණත් මූල්‍යමය තත්වයන් නිසා අපේ ප්‍රදේශයේ ජනතාවගේ සමහර අවශ්‍යතාවයන් අවශ්‍ය පරිදි පුළුල් කර ගැනීමේ නොහැකියාවක සිටිනවා. ඒ නිසා ඇතැමුන්ට බලය තිබුණත් මුදල් නොමැති ප්‍රශ්න, මුදල් තිබුණත් බලය නොමැති ප්‍රශ්න අතරේ දෝලනය වෙමින් තියෙන්නේ ජනතාවගේ මේ අවශ්‍යතාවයන් කාලාන්තරයක් තිස්සේ මෙහෙම ඇදෙමින් තියෙන්නේ. කෙසේ වෙතත් මේ සභාවට මෙවැනි යෝජනාවක් ගෙනල්ලා එතුමාගේ යෝජනාවේ පැහැදිලිව කියනවා වන්දි දීලා පවරා ගැනීමකට අවශ්‍ය නම් ඒ සඳහාත් ඒ අවශ්‍ය කරන අමාත්‍යවරුන් හරහා ඒ කටයුතු කරන්න සුදානම් කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් ගරු සභාව කඩිනමින් අවධානය යොමු කරලා ගරු ගයාන් දුමින්ද මන්ත්‍රීතුමාගේ යෝජනාව කඩිනම් යෝජනාවක් සේ සලකා මේ සභාවෙන් ලබා දිය හැකි පූර්ණ අනුග්‍රහය ලබාදීලා මේ ප්‍රදේශයට ලබා ගන්න පුළුවන් ඉහළම අවස්ථාවක් ලබා ගැනීම වෙනුවෙන් අපේ ප්‍රදේශයේ තරුණ තරුණියන් වෙනුවෙන් පොදු මහජනතාව වෙනුවෙන් මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා සභාවක් ලෙස කටයුතු කරමු කියන අදහසත් පල කරමින් නැවතත් මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු ගයාන් දුමින්ද මන්ත්‍රීතුමාට අපගේ ස්තූතියත් පුදකරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වින්තක දේවින්ද සමරවීර මැතිතුමා

ගරු සභාපතිතුමනි, ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා ගෙනාපු මේ යෝජනාව ඉතාම හොඳ යෝජනාවක් ඒකට සුඛ පැතුම් එක්කරනවාත් එක්කම විශේෂයෙන් මං හිතන්නේ මේ ක්‍රීඩා පිටියත් එක්ක සිර ගෙවල් වහන්න පුළුවන් ක්‍රීඩාපිටි දියුණු කිරීමත් එක්ක. ලොකු සංකල්පයක් තියෙනවා අද වෙනකොට ක්‍රීඩාපිටි අවට සැකසෙන ඒ ඇවිදින මං තීරුවලින් ගරු සභාපතිතුමනි, මේ ක්‍රීඩාපිටි කියන එක අද වෙනකොට ක්‍රීඩාව සඳහා පමණක්ම නෙමෙයි බහුකාර්යව ප්‍රයෝජනයට ගන්න පුළුවන් තත්වයට ඇවිත් තියෙනවා. නගරයේ විතරක් නෙමෙයි ගම්වලත් බෝ නොවන රෝග මං හිතන්නේ 70% කට විතර ඒ රෝග ටික හැදිලා තියෙනවා. දියවැඩියාව වගේ. අද හෘදයාබාධ වලින් මියයන සංඛ්‍යාව අපි දන්නවා. බොහෝදෙනා හෘදයාබාධ වලින් තමයි මිය යන්නේ. මෙවැනි වූ ක්‍රීඩාපිටි තුළ අපිට ඇවිදින මංතීරුවක් අනිවාර්යයෙන්ම සැකසීම ඉදිරියේදී අවශ්‍යතාවයක් වෙනවා. මොකද අපි කොටියාස විදියට ගත්තාමත් මෙවැනි වූ විශාල ක්‍රීඩාපිටි තුන හතරක් අපේ මේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ තියෙන එක ලොකු ශක්තියක් ඒත් එක්කම ඒ ක්‍රීඩාපිටි තුළට එන්න ග්‍රාමීය මට්ටමේ සාමාන්‍යයෙන් ක්‍රීඩා කළ හැකි වපසරියක් තියෙන ක්‍රීඩාපිටි තිබිය යුතුයි කියන ස්ථාවරයේ ඉන්නේ. මොකද කුඩාකල සිට මම ජීවත්වෙන වේරගල ප්‍රදේශයට ක්‍රීඩාපිටියක් නොමැතිකම හින්දා අපි විදුපු ඒ අත්දැකීම් එක්ක තමයි මම මේ සභාවට ආපු පළවෙනි දවසෙ හරි දෙවෙනි දවසෙ හරි ක්‍රීඩාපිටියක් ඉල්ලලා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් කළේ. ඒක දැන් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. මිනිත්දෝරු දෙපාර්තමේන්තුවට දාලා මම කරගෙන යනවා. මම ගයාන් මන්ත්‍රීතුමාට අදත් කථා කරලා කිව්වා ඒ ක්‍රීඩා පිටියේ ඒ අවශ්‍ය ඉඩමේ මැනුම කරලා දුන්නට පස්සේ ඒකට සහයෝගයක් ලබා දෙන්න කියලා සංවර්ධන කටයුතු කරන්න. ඉතින් තරුණ මන්ත්‍රීවරු විදියට මේ යෝජනා ගෙන ඒම පක්ෂ හේදයෙන් තොරව ඒක ඉතාමත් හොඳයි කියන එක කියන්න ඕනේ. ඒත් එක්කම සංකල්පයක් විදියට මේ විශාල ක්‍රීඩාපිටි පහසුකම් සහිතව දියුණු වෙනවා නම් ග්‍රාමීය මට්ටමින් ඒ ප්‍රදේශවලට ස්ථානගත වෙන ලෙස ක්‍රීඩාපිටිය දියුණු කිරීම සුදුසුයි කියන එක මම යෝජනා කරමින් මේ යෝජනාවට සුඛ පැතුම් එක් කරනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මම හිතනවා හිටපු සභාපති අපේ වන්දුසිරි ගමගේ මැතිතුමා කිව්ව වගේ මේ සිදුවීම දීර්ඝ කාලයක ඉඳන් ඇවිත් නමුත් අපි දන්නවා මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පත්වෙලා ආවත් එතුමන්ලා මේ යෝජනාවල් ගෙනාවත් කරන්න බැරිවෙව්ව අවස්ථාවල් තිබුණා. මං හිතනවා මේ අවස්ථාවේදී අපේ ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා එතුමා පත්වෙව්ව කොටියාසයේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කිරීමේ බලාපොරොත්තුවෙන් ආපු කෙනෙක්. මං හිතනවා විශේෂයෙන්ම මේ කටයුත්තට අත ගහලා තියෙනවා. මං හිතනවා දීර්ඝ වශයෙන් එතුමා මේකට මහන්සි වෙමින් පවතිනවා. මේ සඳහා අවශ්‍ය කටයුතු වලට මුදල් වෙන්කර ගන්නටත්. මං හිතනවා පොදුවේ මන්ත්‍රීවරු සියලුදෙනාගේම සහයෝගය ලැබෙනවා. මෙතුමාට අපේ සහයෝගය නැතත් මේක කර ගන්න පුළුවන්. මෙතුමාට නොයෙක් සම්බන්ධකම් පවත්වමින් මේක ගෙන යාමේ හැකියාව තියෙනවා. ඒ එක්කම මම යෝජනා කරන්න කල්පනා කළේ අද ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා මේ යෝජනාවත් කරගෙන මේක පවරා ගන්න පුළුවන් වූණොත් අපිට අපි එක කඩඉමක් පතිනවා කියලා මම විශ්වාස කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ 1/3 වන අප බල ප්‍රදේශයේ මහා විශාල සංඛ්‍යාවක් වතු තියෙනවා. හැබැයි වත්තක කොටසක් පවරගන්න ගියහම පොදු කටයුත්තකට අපිට ලේසියෙන් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒක මේ වර්තමාන රජයෙන් විතරක් නෙමෙයි පෙර පැවති රජයත් වල මන්ත්‍රීවරු කැබිනට ඇමතිවරුන්ටත් කරන්න ගියහම කරන්න දුන්නේ නැහැ මේ නිලධාරීන්. මං හිතනවා අද ඒ අභියෝගය භාර අරන් තියෙනවා ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා. එතුමා මේ කටයුත්ත අපිට අවසානය දක්වා අරන් යන්න අරන් ගිහිල්ලා ඒ ජයග්‍රහණය අපිට අත්කරලා දුන්නොත් අපිට ඒ අභාෂය තුළම පුළුවන් වෙව් ඉස්සරහට ගිහිල්ලා අපේ කසළ කළමනාකරණයටත් ඒ අවශ්‍ය කටයුතු ඉඩකඩම් පවරගන්න. ඒ නිසා මම හිතනවා සභාවක් විදියට අපි සියලුදෙනාම උදව් කරලා මේ කටයුත්ත අවසානය දක්වාම ගෙනියන්න උදව් කරමු කියන මේ යෝජනාව කරනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, ගයාන් දුමින්ද ගරු මන්ත්‍රීතුමා විසින් ගෙන එනු ලැබූ යෝජනාව කාලෝචිත යෝජනාවක් වගේම දීර්ඝ කාලීනව යෝජනාවට නැගිය යුතු නගන්න උත්සාහ කළ යෝජනාවක් වීම ප්‍රශංසාවට හේතු වෙනවා. ඒ කාරණාවත් එක්ක මම එකතු කරන්න කැමතියි යොවන සමිති බල මණ්ඩලවල ක්‍රීඩා කටයුතු කරද්දී ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයේ ක්‍රීඩාපිටිය තමයි ගියවර අපි ලබාදුන්නේ. ඒ වෙලාවේ අපි ක්‍රීඩාපිටිය ලබාදීමේදී බරපතල ගැටළු ගණනාවකට ලක්වෙනවා පාසලක් වශයෙන්. මොකද අනිවාර්යයෙන් රජයේ ඉල්ලීමක් ලැබුණාම ක්‍රීඩාපිටිය නිදහස් කළයුතුයි. බොස්කෝ විද්‍යාලයේ කුමන කාරණාවක් තිබුණත් මේ රටේ

ජනතාව වෙනුවෙන් අපි හැමවෙලාවෙම අපේ ක්‍රීඩාපිටිය ලබාදීමට කටයුතු කළා. අපි මුදල් ලබාගෙන නෙමෙයි ඒ ක්‍රීඩාපිටිය යොවන සමිති සඳහා දුන්නේ. ඒ නිසා අපිට මහ හසර ඉඩ හසර ලැබෙනවා එක පසෙකින් අපේ පාසලේ ක්‍රීඩාපිටිය දරුවන්ගේ සංවර්ධනයට යොදන ගමන් ඔබතුමා කරන සත්කාර්යයෙන් අනෙක් පසින් ඒ එක බරපතල අඩුපාඩුවක් අපේ ආසනයේ තියෙන නිරාකරණය කර ගැනීමට ලැබීම ගැන. ඒ වගේම විත්තක මන්ත්‍රීතුමා මතක් කළ කාරණයත් එක්කම, වෙරගොල්ල ක්‍රීඩාපිටිය ගැන පළවෙනි වාර්තාවේ පළවෙනි ඉල්ලීම තමයි වෙරගොල්ලට ක්‍රීඩා පිටියක් ලබා දෙන්න කියන කාරණාව. ඒ කාරණාව අද වෙනතුරුත් ඉටුවෙලා නැහැ. ඒ නිසා ගයාන් දුමින්ද මන්ත්‍රීතුමාට මේ වෙලාවේ සුඛ පතන ගමන් ඉල්ලීමක් කරනවා ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා ඒ කාරණාව කරගෙන යද්දී වෙරගොල්ලට ක්‍රීඩා පිටියක් ලබා ගැනීමේ මූලික පියවර සියල්ලම අපි ඉටුකරගෙන තියෙනවා. ඉඩම් පවරාගැනීමේ කාර්යය සාර්ථක වෙලා නැහැ. ඔබතුමා කටයුතු කරන මන්ත්‍රීවරුන් හරහා මේ වෙරගොල්ලටත් යමක් කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය ඇතුව ඔබතුමාගේ කාරණාව ඉෂ්ට වී අවිස්සාවේල්ල ආසනයේ මේ කියන කාරණා ඉෂ්ට වූණට පස්සේ අනාගතය යහපත් කරන්න අනාගතයේ දරු පරපුරට මග සලසන්න ඉඩ ලැබෙන්න කියලා අපි ඔබතුමාත් එක්ක කටයුතු කරනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. වන්දකුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි ඇත්තටම ගයාන් දුමින්ද ගරු මන්ත්‍රීතුමා කරපු වැඩපිළිවෙල ගැන වචන ස්වල්පයක් කථා කළයුතුමයි. මන්ද ඒ වන්නෙ ඉඩම ලබා ගැනීම සම්බන්ධව මටත් තියෙනවා ලොකු වගකීමක් ඒ වෙනුවෙන් කථා කරන්න. මන්ද මමත් වතු තුනක ක්‍රීඩාපිටි දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩා පිටි ඉදිකිරීම සඳහා යෝජනා කරලා දැනටත් මා අතේ ලිපිය තියෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මට එවපු ලිපුම්. ඒ වගේම අපේ ගරු ගයාන් දුමින්ද මන්ත්‍රීතුමන් උදව්වකුත් කළා එක් ක්‍රීඩාපිටියක් ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන ලබාදීමේදී. ඒ නිසා මම ප්‍රථමයෙන් එතුමාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම වතු ආශ්‍රිතව තියෙන ක්‍රීඩාපිටි ලබාගැනීමේදී ඒ වගේම වතු සමාගම් එක්ක කරන්නාවූ කරුණු කාරණා පිළිබඳව ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපේ සිතාවක ප්‍රාදේශීය සභාවේ අපේ ගරු සභාපතිතුමන් එතුමන් කරන සහයෝගය පිළිබඳවත් ස්තූතිවන්ත වෙන්න ඕනෙ. මන්ද මම මේ ඉඩම් ලබා ගැනීමේදී ලිපි ලේඛන ඉදිරිපත් කරලාම ගරු සභාපතිතුමාගෙන් ඉල්ලීම කරලා ඒවගේම මන්ත්‍රීවරයෙක් වශයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට ඉල්ලීම් කරලා තියෙනවා. ඒවා මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් තියෙනවා අපිට තවම ලිඛිතව ලැබුණේ නැති වූණත් ඉදිරියේදී ලබා ගන්නට පුළුවන්. නමුත් ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා මේ තුන්තාන ප්‍රදේශයේම පුද්ගලික සමාගමේ ඉඩම් කොටස ලබා ගන්නේ නම් එය ඉතාම විශිෂ්ට ජයග්‍රහණයක්. මොකද ඒ හරහා අපිට පුළුවන් අපි ඉල්ලීම් කරලා තියෙන අනෙක් වතු වල දිවා රාත්‍රී ක්‍රීඩාපිටි සඳහා අවශ්‍ය කරන්නාවූ ගමන් මඟ එතුමාගෙන් සහයෝගය අරගෙන අපිට ලබා ගන්න පුළුවන්. ඉතා හොඳ යෝජනාවක් හොඳ වැඩ පිළිවෙලක්. ඒ සඳහා අපේ පූර්ණ සහයෝගයත් තියෙනවා කියන එක මේ මොහොතේ ප්‍රකාශ කරමින් නිහඬ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මූලික ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාවට අපේ පූර්ණ සහයෝගය ලබලා දෙනවා. මම හිතන්නේ එතුමා මේ කර්තව්‍යය අවබෝධ කරගෙන ඒ අවශ්‍යතාවය තේරුම් අරගෙන මේ කටයුත්ත එතුමාට කරන්න තියෙන හැකියාව සම්බන්ධකම් උඩ එතුමා මේ කාර්යය ඉදිරියට ගෙනාවා කියන විශ්වාසය මා තුළ තියෙනවා. ඒ නිසා ඒක ඉතාම ඉක්මණින් කෙරෙනවා නම් අපි අපේ පූර්ණ සහයෝගය ලබලා දෙනවා. විශේෂයෙන්ම හිටපු සභාපති වන්දසිරි ගමගේ මන්ත්‍රීතුමා කිවවා වගේ මේක 1998 කාල සීමාවේ සභාවට ඇවිල්ලා ඉන් අනතුරුව මට මතකයි 2003 වර්ෂය කාලයේ හිටපු සභාපති ඩබ්.ඩී. වන්දසිරි මැතිතුමා මේ වෙනුවෙන් විශාල කැප කිරීමක් කළා. මා සතුව ඒ ලිපි ලේඛන තියෙනවා. ඒ කාලයේ 2003.05.30 වන දින මේ තුන්තාන තරුණ පිරිසට ක්‍රීඩාපිටියක් අවශ්‍ය හා වෙනත් පහසුකම් ලබා ගැනීමට ඒ ක්‍රීඩාපිටිය වෙන්කර දෙන්න කියලා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාට අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා යොමු කරපු ලිපියක් මගේ ළඟ තියෙනවා. ඒ වගේම ඉන් අනතුරුව අදටත් ඩබ්.ඩී. වන්දසිරි හිටපු සභාපතිතුමා එතුමාගේ සම්බන්ධකම් උඩ මේ වනවිටත් මා සතුව විශාල ලිපි ලේඛන ප්‍රමාණයක් තියෙනවා. මේ වනවිටත් එතුමා මේ කර්තව්‍යයේ සජීවීව නියැලිලා සිටිනවා. එතුමා මේ උත්සාහය අත්හරින්නේ නැතුව මේක තුන්තානට ගෙන ඒම සඳහා ලොකු කැපකිරීමක් කරනවා. ඒ වගේම මම දන්න විදියට මේ වනවිට මේ ක්‍රීඩාපිටිය නිදහස් කර ගැනීමට අවශ්‍ය සියලු කටයුතු එතුමා සුදානම් කරලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම කවුරු මේකට මූලිකත්වය ගත්තත් විශේෂයෙන්ම හිටපු විමලරත්න මන්ත්‍රීතුමා, ඒ වගේම ඩබ්.ඩී. වන්දසිරි මැතිතුමා, ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා මේ සියලුදෙනා ගත්ත උත්සාහයන්වල ප්‍රතිඵලයක් වශයෙන්ම ඩබ්.ඩී. වන්දසිරි මැතිතුමා මම හිතන්නේ අත්හරින්නේ නැතුව එතුමා හැමවෙලේම එතුමාට පක්ෂග්‍රාහී ආණ්ඩුවක් ආවම මේ කටයුත්ත ඉදිරියට

ගෙනිහිල්ලා මේකෙ අවසානයක් දකින්න මහා ලොකු කැපකිරීමක් කරනවා කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට ඕනෙ. ඊයේ රාත්‍රියෙන් මම එතුමාත් එක්ක කථා කළා. කථා කළාම එතුමා කිව්වේ මංජුල මන්ත්‍රිතුමා කටයුතු අවසන් වෙමින් තියෙනවා අවශ්‍ය ප්‍රතිපාදන මට මතකයි පසුගිය දවසක එතුමා අරලියගහ මන්දිරයේ අපිත් එක්ක සාකච්ඡාවකට එක්වුණු වෙලාවක එතුමා මේ ක්‍රීඩාපිටිය සඳහා අවශ්‍ය මුදල් ඉඩම පවරාගැනීමෙන් පසුව අවශ්‍ය මුදල් මං හිතන්නේ මිලියන 30 කට ආසන්න මුදලක් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අග්‍රාමාත්‍යතුමාගේ ලේකම්තුමාගෙන් ඉල්ලීමක් කළා මේ මුදල් ලබා දෙන්න කියලා. ඒ නිසා අපි විශේෂයෙන් ගයාන් මන්ත්‍රිතුමා මේ එතුමා කොහොම කළත් මේ එක පක්ෂයේ අය. ඒ බව තේරුම් අරගෙන ලොකු සහයෝගයක් දෙනවා ක්‍රීඩා අමාත්‍යතුමා හරහා ගන්න උත්සාහයත් අගය කරන ගමන් මම විශ්වාස කරනවා මේ ක්‍රීඩාපිටිය නොබෝ කලකින් මේ රජය යටතේ පවරාගෙන පැවරුම් කටයුතු අවසන් කරලා මුදල් වෙන් කරලා ගයාන් දුමින්ද මන්ත්‍රිතුමාටත් හැකි පමණින් මුදල් වෙන් කරලා තුන්තෘතව මේ කටයුත්ත ලබාදීමේ හැකියාව මේ රජය සමයේ කරන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තියෙනවා. ක්‍රීඩාපිටි දෙකයි අපේ ආසනයට තියෙන්නේ. ඒ තියෙන දෙකෙන් එකක් පාදුක්කට තියෙන්නේ. විශේෂයෙන්ම පාදුක්ක මහජන ක්‍රීඩාංගනය අද තවමත් ඉදිවෙමින් පවතිනවා. අපේ හිටපු සභාපතිතුමා කිව්වා වගේ මේක එතුමාලගේ සමයේ ඉන්දික ගුණවර්ධන අමාත්‍යතුමාගේ කාලේ ඉඩම් පවරා ගැනීමට කටයුතු කළා. ඉන් අනතුරුව අපි මේවා නොකිව්වොත් සමහර වෙලාවට අර සියඹලා ගෙනල්ලා වගේ වෙනවා ඒ නිසා අපි 2002 රජය පත්වෙච්ච සමයේ ගරු ජයන්ත කැටගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රිතුමා එතුමා මුදල් වෙන්කරලා මේ පොළ හුමීය සහ ක්‍රීඩාපිටිය ගොඩකරලා අවශ්‍ය පසුබිම සකස් කරලා දුන්නා. කාටවත් ඒවා නෑ කියන්න බෑ. ඉන්පසු පසුගිය රජයේ සමයේ මේ පොළ හුමීය සහ ක්‍රීඩාපිටිය නවීකරණය කරන්න ආරම්භ කළා. හැබැයි ඔය කියපු දේ නෙමෙයි වුණේ. අපි සම්බන්ධීකරණ කමිටුවේ හිටියා. ක්‍රීඩාපිටිය යම් ප්‍රමාණයක් උස මදි ගතියක් ආවා. යෝජනා ආවා මේ පහුගිය කාලේ හදන්නට ආපු වෙලාවේ ක්‍රීඩාපිටිය පාරට වඩා පහළ තමයි ඉදිවෙන්නේ. පසුව මට මතක් වෙනවා වන්දන බාලසූරිය මන්ත්‍රිතුමා එතුමා පැහැදිලිව ඒ සම්බන්ධයෙන් විරෝධතාවය ප්‍රකාශ කරලා කිව්වා මේ විදියට මේක හදන්න එපා පාරේ තියෙන වතුර ටිකක් ක්‍රීඩා පිටියට බහිනවා. ඒ නිසා කරුණාකරලා මේ ක්‍රීඩාපිටිය මෙච්චර මීටර් ප්‍රමාණයක් උස්සන්න ඕනෙ කියලා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි මේ වර්තමාන රජය පළාත් සභා මන්ත්‍රී අවිස්සාවේල්ල ආසනයේ සංවිධායක ලෙනාඩි කරුණාරත්න මැතිතුමා මැදිහත්වෙලා විශේෂයෙන් මේ බව සඳහන් කරන්නට ඕනෙ පායලි වම්පික රණවක අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කළා. අවශ්‍ය සියලු මුදල් ප්‍රතිපාදන ගෙනල්ලා මේ වනවිට ක්‍රීඩාපිටිය අවසන් වෙමින් තියෙනවා. අදියර දෙකකට වගේ මුදල් ගෙනත් අද අවසන් වෙමින් පවතිනවා. ඒ නිසා අපි අවශ්‍ය දේවල් මොන ආණ්ඩුව මොන සමයේ මොන දේවල් පටන් ගත්තත් අපි ඒ දේවල් ඉදිරියට ගෙනිහිල්ලා මේ කටයුතු අවසන් කරන්න ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. ඒ නිසා පාදුක්කට මේ මහජන ක්‍රීඩාංගනය නිසි විදියට ඒ අඩුපාඩු දැකලා වන්දන බාලසූරිය මන්ත්‍රිතුමා කථාකලේ ඒ අඩුපාඩු දැකලා නිසි විදියට ක්‍රියාත්මක වෙන වෙලාවේ හංවැල්ල කොට්ඨාශයේ අපි දකින විදියට ක්‍රීඩාපිටියක් තියෙන්නේ කොස්ගම නගරයේ විතරයි. කොස්ගම ක්‍රීඩා පිටියත් මේ ක්‍රීඩාපිටි තත්වයෙන් පොඩ්ඩක් බැහැරවෙලා. කොස්ගමට ගියාම ඒක ක්‍රීඩාපිටියක් කියලා ඇත්තටම ජේන්නේ නෑ ඇත්තටම. දැන් ඒක මහජන ක්‍රීඩාපිටියක් වගේ ජේන්නේ නෑ. ප්‍රාදේශීය සභාවේ කාර්යාලය සහ පුස්තකාලයේ මිදුල වගෙයි ජේන්නේ. ඒක පොඩි දැල් ආවරණයක් ගහලා හරි එතෙන්නට වෙනම පාරක් පුස්තකාලයට යන්න දාලා හරි ක්‍රීඩාපිටිය ක්‍රීඩාපිටියක තත්වයෙන් හැමවෙලේම වාහන ටික ගාල් කරලා තියෙන්නේ ඒකෙ. ක්‍රීඩාපිටියක තත්වයෙන් අද ඒක බැහැර වෙලා. ඒකත් අපිට වටිනි නගර මධ්‍යයේ තියෙන ක්‍රීඩාපිටියක් හැටියට. ඔතෙත්දි යම් යම් හැලහැප්පීම් සිද්ධ වුණා අපි අතින් හැබැයි ඒ සියල්ල පරයලා අවසානයේ ක්‍රීඩාපිටිය තුළ ඉදිකරලා මේ ක්‍රීඩාපිටිය යම් භානිදායක තත්වයකට පත්වෙලා තියෙනවා කවරු මොනවා කිව්වත්. ඒ නිසා මේ තියෙන තත්වයත් තේරුම් අරගෙන තුන්තෘතව ක්‍රීඩාපිටියක් ලබා ගැනීමේ වැදගත්කම අත්‍යවශ්‍යයි. සුවිශේෂයි. විශේෂයෙන්ම හයිලෙවල් පාර අද්දර හැමතැනටම ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා මේ පාදුක්ක නගරයට සහ හංවැල්ල නගරයට. ඒ වගේම කොස්ගම අවිස්සාවේල්ල හැම ප්‍රදේශයකින්ම ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා. මේක ඉතාම අත්‍යවශ්‍ය ක්‍රීඩා පිටියක් අවුරුදු 20 ක වැඩි කාලයක ඉදන් ඉල්ලීම් කරන ක්‍රීඩාපිටියක්. ඒ හින්දා ගයාන් දුමින්ද මන්ත්‍රිතුමාට තියෙන හැකියාවත් එකතු කරගෙන විශේෂයෙන් වන්දසිරි හිටපු සභාපතිතුමා ඒ ලබා දෙන සහයෝගයත් අරගෙන මං හිතන්නේ දෙන්නත් එක්ක එකතුවෙලා මේ ක්‍රීඩාපිටිය හැදූවානම් දෙන්නත් එක්කම එකතුවෙලා බෝල ගැසීමේ හැකියාව තියෙනවා. මේක තමයි විය යුතුදේ ඒ හින්දා අපි ඒ දේට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලමින් ඒ වගේම වන්දසිරි මන්ත්‍රිතුමා කිව්වා ගයාන් දුමින්ද මන්ත්‍රිතුමා එක්සත් ජාතික පක්ෂේ ඉඳලා එතුමාට වැඩ කරන්න ඕනෙ නිදහස අපි ලබලා දීලා තියෙනවා පක්ෂයක් විදියට. මම දන්නවා අද වෙනකොට ලක්ෂ 800 ක් විතර ආසනයට ගෙනල්ලා එතුමා වැඩ කරමින් පවතිනවා. ඒක තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. එතුමාට පළාත් සභා ඉල්ලන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් වන්දසිරි මන්ත්‍රිතුමා කියන්න ඕනෙ නෑ ඉල්ලන්න කියලා. අපි එතුමාට එක්සත් ජාතික පක්ෂෙන් නාමයෝජනා දීලා පළාත් සභා

ඉල්ලන්න වටපිටාව හදලා දෙනවා. එතුමා ජයග්‍රහණය කරන්න අපි මන්ත්‍රීරු 13 දෙනා එක්කම එකතු වෙලා එතුමාට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඒ නිසා ඒවා ඉදිරියේ තියෙන දේවල් ඒවා සාකච්ඡා කරලා.

සභාවේ සෝෂා

හැබැයි ඔබතුමාට නෙමෙයි මම උත්තර දෙන්නේ සභාපතිතුමාට. සභාපතිතුමා අර පිස්සෝ වගේ කැ ගහන්නේ නැතුව ඉන්න කියන්න. දරා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. මම ඉල්ලා සිටිනවා සභාපතිතුමාගෙන් මන්ත්‍රීවරුන්ට ඒවා කියා දෙන්න කියලා. අපි එතුමාට පූර්ණ සහයෝගය ලබලා දෙනවා. ඔබතුමාලා කල්පනා කරලා බලන්න ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මේ ආසනයට එව්වර මුදල් ගෙනලලා තියෙනවා නම් මේ ආසනය අද කොපමණ සංවර්ධනයක් වෙනවාද කියලා. හෙට අනිද්දාට ගම්පෙරළිය අනිකුත් වැඩ සටහන් මේ ප්‍රදේශයට ගෙනලලා තමුන්නාන්සේලාට දරාගන්න බැරි වැඩ කොටසක් කරන්න අපි සුදානම් කරන්නවා. ඒ ගැන කවරුවත් කණගාටු වෙන්න එපා. ඒ අතරතුර ඒ ප්‍රතිපාදන වලට අමතරව ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා වන්දුසිරි මන්ත්‍රීතුමා එකතු වෙලා තුන්නානට මහ දැවැන්ත ක්‍රීඩාපිටිය ගෙනාවාම අඩුපාඩු ගොඩාක් සමනය වෙලා යනවා. ගමගේ වන්දුසිරි මන්ත්‍රීතුමා කපා කළාට පොඩ්ඩක් හිත යටින් අපිට බැරි වුණානේ කියනවා වගේ එකක් තමයි ප්‍රකාශ වුණේ. ඒවාට කණගාටු වෙන්න එපා ඔබතුමාගේ වයසත් එක්ක කණගාටු වෙන යුගයකුත් නෙමෙයි. ඒ හින්දා එහෙම කණගාටුවක් ඇති කරගන්න එපා හිත යටින්. අපි මේ කටයුත්ත කරන්න ගයාන් දුමින්ද මන්ත්‍රීතුමාට පූර්ණ සහයෝගය පක්ෂයක් හැටියට ආණ්ඩුවක් හැටියට විශේෂයෙන්ම අනෙකුත් සියලුදෙනාගේ සාමූහික වගකීමක් හැටියට අපි ලබලා දෙන්න කියන එක අවසාන වශයෙනුත් ඉල්ලනවා. ඩබ්.ඩී. වන්දුසිරි මැතිතුමා ගෙනියන ඒ කටයුත්ත ඒකරාශී කරගෙන මේ සභා යෝජනාවත් ඉදිරියට අරගෙන ඔබතුමා ඒ සියලු දේවල් අරගෙන මේ කටයුත්ත කරලා දෙන්නත් එක්ක එකතු වෙලා බෝල ගහලා ඒ වගේම පළාත් සභාවට ඉල්ලලා ඒ සහයෝගයත් අරගෙන පළාත් සභාවට ගිහිල්ලා මහා ලොකු වැඩ කොටසක් කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් අපේ පූර්ණ සහයෝගයත් මේ අවස්ථාවේ ලබා දෙනවා මේ යෝජනාවටත් අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා කියලා ප්‍රකාශ කරමින් ස්තූතිවන්ත වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජයන්ත රණවක මැතිතුමා

ගරු සභාපතිතුමනි, මම හිතන්නේ ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා ඉතාමත්ම හොඳ යෝජනාවක් මේ සභාවට ගෙනාවේ. අපේ හිටපු සභාපතිතුමා වන්දුසිරි මැතිතුමා එතුමා කිවවා විමලරත්න වෙද මහත්තයා 1998 දී මේ යෝජනාව එදා ඒ සභාවේදී ප්‍රකාශ කළා කියන එක මමත් එදා හිටියා. ඊටත් ඉහත දීර්ඝ ඉතිහාසයක් මේකට තියෙනවා. මේ උත්සාහය මම හිතන්නේ තුන්නාන ගමින් පත්වෙව්ව හැම මන්ත්‍රීවරයෙක්ටම තිබුණා. 1991 දී පියරත්න රණසිංහ මහත්තයා මේ ගමේ පත්වෙව්ව මන්ත්‍රීවරයා හැටියට එතුමාගේ ඉල්ලීම තිබුණෙත් මට මතකයි අපේ ගමේ විශාල ජනකායක් ජීවත්වෙනවා අපේ ගමේ තොරණ ගහන්න තැනක් නෑ. හංවැල්ල වත්තෙන් කැල්ලක් අරගෙන ගහන්නේ. අපේ ගමේ ක්‍රීඩා අවුරුදු උත්සවයක් තියන්න විදියක් නෑ. ඒ නිසා ක්‍රීඩාපිටියක් ලබා දීමට අවශ්‍ය කටයුතු සඳහා පියරත්න රණසිංහ මහත්තයාත් ඒ කාලේ පොඩ් උත්සාහයක් ගත්තා. නමුත් එදා එතුමාටත් ඒ අවස්ථාව අහිමිවෙලා ගියා. මොකද ඒ අවශ්‍ය කටයුතු කරගෙන යනකොට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා අප අතරින් සමු අරගෙන ගිය එක තමයි තුන්නානට ක්‍රීඩාපිටියක් ප්‍රමාදවීමේ පළවෙනි හේතුව. ඊට පස්සේ විමලරත්න වෙද මහත්තයා ඒ උත්සාහය ගත්තා. අපේ ඩබ්.ඩී. වන්දුසිරි හිටපු සභාපතිතුමා උත්සාහයක් ගත්තා. එතුමා උත්සාහයක් ගත්තා නෙමෙයි වෙන්කළා කියලා මට මතකයි දැන්වීම් පුවරුවකුත් ගැහුවා. හැබැයි එතුමාට ඒ අවශ්‍යතාවය එදා ඉඳන් මේ වෙනකනුත් ලොකුවට ඒක තියෙනවා. ඒ නිසා අපේ ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා මේක ලොකුවට කොටයාසෙට පත්වෙලා එතුමාගේ මේ උත්සාහය පිටිපස්සේ මේ සභාවේදී නෙමෙයි ගිය සභාව කාලේ ඉඳන් එතුමාට ඒ උත්සාහය තිබ්බා. ඒ නිසා මේක කරගන්න පුළුවන් වාතාවරණයක් ඇති රජයක් පත්වුණාට පස්සේ තමයි ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා එයාට සමීප ඇමතිවරයෙක් ආවට පස්සේ තමයි මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගය එතුමා ගනිමින් සිටියේ. සමහර මැති ඇමතිවරුන් කිව්වාට තේරුම් ගන්නේ නෑ. ඒ නිසා අද ඒ අවශ්‍ය තැනට ගරු ෆයිසර් මුස්තාෆා ඇමතිතුමාට යොමු කරලා වම්පික රණවක ඇමතිතුමාට යොමු කරලා ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාට මේ ප්‍රශ්නය යොමු කරලා මේ දෙන්නා එක්කම ලොකු උත්සාහයක් ගන්නේ ගමට මේ සමීපත ගේන්න. ඒ නිසා මේක ඉතා විශාල විටිතා දෙයක්. තුන්නාන ගම් ප්‍රදේශය ගත්තාම මම හිතන්නේ සාමාන්‍යයෙන් දහපහලොස්දහක් ජීවත්වෙන ගම් ප්‍රදේශයක්. මේක අභ්‍යාවශ්‍ය කටයුත්තක්. මේ කටයුත්ත කෙරෙනකොට දැන් මම දන්නවා අපේ ගයාන් දුමින්ද මන්ත්‍රීතුමාට කිසි ගැටළුවක් නැහැ අනාගතයේ පළාත් සභාවට තරඟ කරන්න. මට විශ්වාසයක් තියෙනවා අපේ වන්දුසිරි මන්ත්‍රීතුමාත් ඔබතුමා පළාත් සභා තරඟ කරනකොට ඇවිල්ලා අපේ තුන්නානේ වන්දුසිරි සභාපතිතුමා විතරක් නෙමෙයි මීපේ හිටපු සභාපති ගමගේ වන්දුසිරි මැතිතුමාත් ඒ සහයෝගය දෙයි එතුමාගේ කපාවෙන් මට තේරුණේ ඒක. ඒ නිසා මම හිතන්නේ පිටටනියේ

රැස්වීමක් තියලා කියයි ගයාන්ට ජන්දේ දෙන්න එපැයි කියලා මටත් තේරෙනවා ඒක තමයි කරන්නෙ ආවෙත්. මම නොදන්නවා නෙමෙයි. ඒ නිසා පාදුක්ක ගැන කිව්වාමත් කියන්න ඕනෙ මට මතකයි එක්දහස් නවසිය අනුගණන්වල 98 වගේ වන්දුසිරි ගමගේ සභාපතිවරයා කාලේ මේ ඉඩම් පවරා ගැනීමේදී යම් යම් සාකච්ඡාවලට මමත් සම්බන්ධ වුණා. එතනදී වන්දුසිරි ගමගේ මැතිතුමා බොහොම උපක්‍රමශීලීව මේකට අත්සන් ගත්තේ පාදුක්කේ පොළ තියෙන පැත්තේ පින්තවල මහත්තයා දුවලා පැනලා යන්න හදනකොට අපරාදේ කියන්න බෑ අපේ ඩී.ඩී. නිමල්සිරි මැතිතුමා එතුමාවත් අරගෙන ඇවිල්ලා මේ ලිපියට අත්සන් ගත්තා. මම හිතන්නේ මම නිවැරදියි කියලා. එදා ඒ කටයුත්ත කරගන්න හම්බ වුණා නිමල්සිරි මැතිතුමාගේ මැදිහත් වීම ඉතාම ඉහලින් තිබුණා. ඒ වගේම හිටපු උප සභාපති කරුණාරත්න මැතිතුමාගේ මැදිහත්වීම තිබුණා. මේ සියල්ල අරගෙන අපේ මංජුල වීරරත්න මන්ත්‍රීතුමා කිව්වා වගේ අපිට පුළුවන්කම ලැබුණා 2002 කාලයේ භූමිය ගොඩ කරන්න. ඒ ගොඩ කළාට පස්සේ අපි සිහිපත් කරන්න ඕනෙ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඒ ස්ථානයේ පොළක් නිර්මාණය කළා එතුමා නාගරික සංවර්ධන ඇමතිවරයා හැටියට. ඊට පස්සේ ඒ පොළ වෙනස් කරලා අළුත් පොළක් අරගෙන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අළුත් පොළක් එතන නිර්මාණය කළා. ක්‍රීඩාපිටිය යම් තරමකට සකස් කරලා තිබුණත් ඒ කොටස කරන්න අපහසු වුණා මොකද ඒක සම්පූර්ණ කරලා තිබුණේ නැහැ. ඒ නිසා ඊට පස්සේ අපි වර්තමාන යහපාලන රජය හරහා අපේ ලෙනාඩ කරුණාරත්න මැතිතුමාගේ මැදිහත් වීමත් එක්ක මෙහා පොලිස් අමාත්‍යාංශය යටතේ මේ කටයුත්ත දැනට කරමින් පවතිනවා. ඒ නිසා මෙන්න මේක තමයි අපි දකින දේ. කවුරු කළත් මේක ඉතාම හොඳ කාරණයක් තුන්තානට මේ ක්‍රීඩාපිටිය ලැබෙනවා නම් ඉතාමත්ම වටිනා දෙයක් ඒක අපිට යන එනකොට ජෙන දෙයක්. ඒ නිසා ගයාන් දුමින්ද මන්ත්‍රීතුමාට ඒ ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා. අර කිව්වා වගේ දැන් පියරත්න රණසිංහ මහත්තයාටයි වෙදමහත්තයාටයි බෝල ගහන වයසක් නෙමෙයි. මොකද ඒ දෙන්නා දැන් වයසයි හිටපු මන්ත්‍රීවරු දෙන්නා. ඒ නිසා බෝල ගහන වයසේ ඉන්නවා ගයාන් දුමින්ද මන්ත්‍රීතුමාත් අපේ ඩබ්.ඩී. වන්දුසිරි මන්ත්‍රීතුමාත්. ඒ අයගේ දරුවොත් ඉන්නවා බෝල ගහන වයසේ. මෙන්න මේ විදියට වුණහම මේ සියලුදෙනා එක්ක එකතුවෙලා ගමේ වැඩෙට මේ ශක්තිය යොදාගෙන මේ කාර්යය ඉෂ්ට සිද්ධ කරගන්න කියන ඒ ගෞරවනීය ඉල්ලීමත් කරමින් එකිනෙකාගේ අඩුපාඩු ප්‍රශ්න නැතුව ඒ ශක්තිය ධෛර්යය ගයාන් දුමින්ද මන්ත්‍රීතුමාට ලැබේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, ගයාන් දුමින්ද ගරු මන්ත්‍රීතුමාගේ ක්‍රීඩාපිටිය ගැන යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබඳව මම ඇත්තටම එතුමාට ස්තූතිවන්ත වෙනවා. අද කුහක මිනිස්සු ඉන්න රටක තමයි අපි ක්‍රීඩාපිටි හදන්න සූදානම් වෙන්නේ. නමුත් මගේ යුතුකමක් තියෙනවා එකට හිටපු ගරු මන්ත්‍රීවරයා විදියට ගයාන් දුමින්ද ගරු මන්ත්‍රීතුමා ප්‍රදේශය වෙනුවෙන් ක්‍රීඩාපිටියක් ඉදිකරන්නට එතුමා ගත් උත්සාහය මම හිතනවා බොහොම සාර්ථක උත්සාහයක් වේවි. මොකද ප්‍රධාන හේතුව කෙළිමඩල කියන ගමට මම එදත් ප්‍රකාශ කළා කෙළිමඩල කියන ගමට ක්‍රීඩාපිටියක් තිබුණේ නෑ. අද මේ මොහොත වෙනකොටත් පස් කියුබ් දෙදහස් ගාණක් විතර ක්‍රීඩාපිටියේ වැඩ කටයුතු අවසන් කරන්න කටයුතු කරමින් තියෙනවා. හැබැයි මෙතෙක්දී උග්ගල්ල සංස්කෘතික මධ්‍යස්ථානයට අපේ ගරු මන්ත්‍රීතුමා කෙනෙක් ඔය පාරේ උදේ 7.45ටත් 6 ටත් ඔය පාරේ ගියා ආවා. මම කණගාටු වෙනවා එතුමා ගල්කඩුව පාර දිගේ උග්ගල්ල පාර දිගේ සංස්කෘතික මධ්‍යස්ථානයට ගියේ ඇස් දෙක පියාගෙනද කියන එක මම මේ වෙලාවේ එතුමාගෙන් අහන ගමන් හැබැයි ගරු ගයාන් දුමින්ද මන්ත්‍රීතුමනි ඔබතුමා හිතන්නට එපා මංජුල වීරරත්න ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට ප්‍රාර්ථනාවක් කළා පළාත් සභාවට යන්නත් මේ ක්‍රීඩාපිටිය පිළිසකර කරලා ජනතාවගේ ප්‍රසාදය ලබලා ඔබතුමාට අනාගතයේ පළාත් සභා මන්ත්‍රීවරයෙක් වෙන්න ප්‍රාර්ථනාවක් කළා. හැබැයි මේක කළේ ගරු ගයාන් දුමින්ද මන්ත්‍රීතුමනි හදවතින් නෙමෙයි. හදවතේ ලොකු ගැස්මක් තියාගෙන තමයි මේ අදහස ඉදිරිපත් කළේ. මං හිතනවා කුහකකමකින් නැත්නම් එතුමාට තිබුණා ඔය මාර්ගයේ සංස්කෘතික මධ්‍යස්ථානයට යන හැම මොහොතකදීම වම් පැත්තට දකුණු පැත්තට හැරිලා කෙළිමඩලින් හැරිලා යනකොට මේ හදලා තියෙන ලස්සන ක්‍රීඩාංගනය දිහා බලලා ලස්සන වචන තුන හතරක් කතා කරන්න. හැබැයි ගරු මන්ත්‍රීතුමා මේකත් සීතාවක ප්‍රාදේශීය ලේකම්තුමාගේ නමින් ඔප්පුව ලියලා මේකත් පාදුක්ක මහජන ක්‍රීඩාංගනයක් කියන එක මම අද තමුන්නාන්සේලාට සිහිපත් කරනවා. ඔබතුමාලට සැකයක් තියෙනවා නම් ප්‍රාදේශීය ලේකම්තුමා මුණගැහිලා පාදුක්කට ගිහිල්ලා බලන්න මේක පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහජන ක්‍රීඩාංගනය කියන එකත් මම මේ වෙලාවේ සිහිපත් කරමින් ගයාන් දුමින්ද ගරු මන්ත්‍රීතුමා මේ ගත්ත උත්සාහය ඒ වෙලාවේ අපි ලොකු උත්සාහයක් අරගෙන තමයි ගරු ජීවත් කුමාරතුංග අපේ හිටපු අමාත්‍යතුමාගෙන් මෙය ලබා ගෙන කටයුතු අවසන් කළේ. ඔබතුමාටත් කිසිම බාධාවකින් තොරව හැබැයි මට නම් ලොකු බාධාවල් කීපයක් මේ ක්‍රීඩාංගනය ඉදිකිරීමේදී ආවා. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් විදියට මේ

අසුන්වල වාඩ්වෙලා ඔය ක්‍රීඩාපිටිය ගැනීම සඳහා දාන්ත තියෙන සියලු වෙට්ටු ටික දැමීමා. ඒ සියලු අභියෝග භාර අරගෙන ඒ ක්‍රීඩාපිටියේ වැඩ කටයුතු අවසන් කරලා සුළු වැඩ කොටසක් තියෙන්නේ. ඔබතුමාත් මම මේ හොඳ උපදේශයක් දෙන්නෙ තමුන්නාන්සේගේම පක්ෂයේ උදව්‍ය මේ ක්‍රීඩාපිටිය කරගෙන යනකොට තමුන්නාන්සේටත් ලොකු බාධාවල් එයි ඒ සියල්ල විදදරාගෙන හදවතට ශක්තියක් අරගෙන මේ ක්‍රීඩාපිටිය කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬවෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී නන්ද කුමාරසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අපේ ගයාන් දුමින්ද ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීතුමා ඉතාම කාලෝචිත යෝජනාවක් තමයි ගෙනල්ලා තියෙන්නේ. මටත් මන්ත්‍රීතුමාට වගේම ඒ කොට්ඨාශයේ සාලාව වත්තේ ක්‍රීඩාපිටියක ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. අපි සාලාව වත්ත දම්රෝ ආයතනය සමඟ කථා බහක යෙදිලා ප්‍රාදේශීය සභාව හරහා ලිපි ගණුදෙනුත් කරලා තියෙනවා. පසුගිය කාලේ සාලාව වත්ත ප්‍රදේශයේ ඇති වූ ක්‍රීඩාපිටිය ලෙෂර් වර්ල්ඩ් ආයතනය හදනකොට ඒ ප්‍රදේශයේ තිබුණ ක්‍රීඩා පිට්ටනිය එයට යටවෙලා තමයි ක්‍රීඩා පිට්ටනිය නැතිවෙලා තියෙන්නේ. දැනට තරුණ ළමයි සෙල්ලම් කරන්නේ පොල්ගස් යට මම ඒ ප්‍රදේශයේ සැරිසරනකොට දැක්කා. අපේ ගයාන් දුමින්ද මන්ත්‍රීතුමාගෙන් අපට පුළුවන්නම් එතුමා පළාත් සභාවට තරඟ කරන්න අපේක්ෂා කරනවා නම් ඒ ප්‍රදේශවලත් ජන්ද හුඟාක් තියෙනවා අපේ ක්‍රීඩා අමාත්‍යතුමා සමඟ එතුමා සම්බන්ධ වෙන නිසා මා ඉල්ලීමක් කරනවා අපිටත් උදවු කරන්න ඒ සාලාව වත්ත ප්‍රදේශයේ අළුත්හේන ප්‍රදේශයේ මොකද හයිටෙෂන් ලයින් එක ඒ ප්‍රදේශයේ තියෙනවා. ඒ හරියේ මුකුත් වගා කරලා නෑ. හිස් ඉඩමක් තියෙන්නෙ. මේ ප්‍රදේශයේ පැහැදිලිව ක්‍රීඩා පිටියක් වශයෙන් සකසාගන්න පුළුවන්. ඒ ඉල්ලීම කරමින් අපේ ගයාන් දුමින්ද මන්ත්‍රීතුමාගේ ඒ යහපත් ක්‍රියාව පිළිබඳව ස්තූතිය පල කරමින් මගේ වචන කිහිපය අවසන් කරනවා. ස්තූතියි.

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමනි, මන්ත්‍රීතුමන්ලාගෙන් අවසරයි. මම හිතන්නේ ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා ගෙනා යෝජනාව ඉතා හොඳ යෝජනාවක්. ඉතා දීර්ඝ ඉතිහාසයක් තියෙනවා මේ ක්‍රීඩාපිටියට ඉඩමක් ලබා ගැනීමට තුන්තාන ප්‍රදේශයේ හිටපු සියලුම මන්ත්‍රීවරු මේ සම්බන්ධව කටයුතු කරලා තියෙනවා. මං හිතනවා ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා මීට පෙර සභාවකත් මට මතක විදියට මේ සම්බන්ධව යෝජනාවක් ගෙනාවා. අපි හිතන්නේ තුන්තානට ඒ ක්‍රීඩාපිටිය අවශ්‍යයි. ඒක තුන්තානට ගෙන ඒමට ශක්තිය හා ධෛර්යය ගයාන් දුමින්ද මන්ත්‍රීතුමාට තියෙනවා. ඒ වගේම අපි කථා කරන්න ඕනෙ පාදුක්ක මහජන ක්‍රීඩාංගනය ගැන. පාදුක්ක මහජන ක්‍රීඩාංගනය ඉතා දීර්ඝ කාලයක සිට ඉදිවෙන ක්‍රීඩාංගනයක්. එහිදී හිටපු සභාපතිවරු මං හිතන්නේ අපේ රණවක මැතිතුමා කිව්වා ක්‍රීඩාපිටිය ගොඩකරලා ටිකක් හදලා තිබුණා කියලා. මං හිතනවා ඒකෙ කසළ කන්දක් තමා ගොඩකරලා තිබුණා. අපේ කාලෙ වෙනකොට ඒ කසළ කන්ද ඉවත් කරලා ක්‍රීඩාපිටියක් තත්වයට පසුගිය රජය කාලේ ඒ කටයුත්ත ආරම්භ කරලා ඉතාම 80% ක 85% ක වැඩ අවසන් කරලා තිබුණේ. මම හිතන්නේ අපිට පෙන්නලා දුන්නා මේ ග්‍රවුන්ඩ් එක තව ටිකක් ඉස්සුවානම් එම තත්වය වතුර හිටින එක මඟ හැරෙයි කියලා. ඒ කෙසේ වෙතත් එහි ක්‍රීඩාපිටි ඉදිකරමින් පවතිනවා. අඩියක් උස්සගන්න අද අවුරුදු 03 ක් ගිහිල්ලා තියෙනවා. ඒක තමයි ප්‍රමාදේ. පාදුක්ක ප්‍රදේශයේ ජනතාවට ක්‍රීඩාවක් කිරීමට ක්‍රීඩාපිටියක් නැතිවෙලා තියෙනවා. ඒ වගේම ක්‍රීඩාපිටිය වටා ඇවිදින මංතීරුවක් ඉදිකරලා තිබුණා. මං හිතනවා ඒ මං තීරුව නව ක්‍රීඩාපිටියේ ඉදිවෙන්නේ නෑ. ඒක විශාල අඩුපාඩුවක් වශයෙන් මම දකිනවා. දැන් තියෙන සැලසුම අනුව නම් මංතීරුවක් ඉදි කරන එකක් නැහැ. ඒ කෙසේ වෙතත් ඒ කටයුතු ඉක්මණින් කරන්න හැකියාව ලැබෙයි. මං හිතනවා අපි පසුගිය කාලේ අපේ රජය කාලේ වැඩ කරනකොට එතුමාලාත් බොහොම අමාරුවෙන් ඒ ගැන බලාගෙන හිටියා ආපු මුදල් ප්‍රමාණය. කොච්චර මුදල් ප්‍රමාණයක් ගෙනාවත් ඒ ප්‍රදේශවල ජනතාවට ජන්දයක් තිබ්බාම ඒකේ ප්‍රතිඵල ලබාදෙයි. මොකද අපි දන්නවා පසුගිය කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාත් විශාල වැඩ කොටසක් කළා. ජනතාව ගත්ත තීන්දු තීරණ ගැන මම වැඩිදුරටත් කථා කරන්නෙ නැහැ. මංජුල වීරරත්න මන්ත්‍රීතුමා හිතන්නේ ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා ගෙනාපු යෝජනාවට පොඩ්ඩක් බාධාවක් කළා මොකද ඩබ්.ඩී. වන්දුසිරි මන්ත්‍රීතුමා ගැන තමයි එතුමා කථා කළේ. මං හිතන්නෙ තුන්තානෙ අපේ හිටපු වන්දුසිරි මන්ත්‍රීතුමා ගැන තමයි මංජුල වීරරත්න මන්ත්‍රීතුමා කථා කළේ. මොකද එතුමා කැමති නැද්ද මන්දා අපේ ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා ගෙනාපු මේ යෝජනාවට. මොකද එතුමා කරපු වැඩකොටස තමයි උලුප්පලා ගත්තේ. මොකක් හරි කාරණාවක් තියෙනවා පළාත් සභා තරඟය ඉදිරියේදී තියෙනවා ඒ සඳහා මුහුණ දීමේදී අභියෝගයක් වෙයි කියලා හිතනවාද දන්නේ නැහැ. ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා අපි ඔබතුමාට සුඛ පතනවා පළාත් සභා තරඟ කිරීමත් ඒ වගේම ක්‍රීඩාපිටිය ආරම්භ කිරීමට ඔබතුමාට හැකියාව ලැබෙයි.

මොකද අපි දන්නවා උයිසර් මුස්තාලා අමාත්‍යතුමා ඔබතුමාට ලොකු අනුග්‍රහයක් දක්වනවා. ඔබතුමාගේ පක්ෂය කුමක් වුණත් අද ඔබතුමා ඒ උයිසර් මුස්තාලා අමාත්‍යතුමා හරහා විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් මේ ආසනයට ගෙනල්ලා තියෙනවා. මං හිතනවා කවරු හරි මුදල් ගෙනල්ලා මේ ආසනයේ වැඩ කරන්න ඕනෙ ජනතාවගේ ප්‍රශ්න විසදන්න. මම කියන්නේ අපේ කලාපෙ සංවර්ධන කටයුතු විශාල ප්‍රමාණයක් තියෙනවා. කවරු වුණත් කමක් නැහැ ගම්පෙරළිය වුණත් කමක් නැහැ මොන පෙරළිය හරි දාලා අපි ප්‍රදේශයේ තියෙන පාරවල් ටික සංවර්ධනය කරන්න. මැතිවරණ කාලයේදී ජනතාව තීන්දු කරයි කාටද ඡන්ද දෙන්නේ මේ ප්‍රදේශයේ ඉදිරියට ගෙනියන්න ඕනෙ කියලා. ඉතින් මේ ගෙනාපු යෝජනාවට පක්ෂයක් විදියට අපේ පූර්ණ සහයෝගය ලබා දෙනවා කියලා ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඔල්ගා අතුකෝරළ මැතිතුමිය

ගරු සභාපතිතුමනි, සභෝදර මන්ත්‍රීතුමනි, මන්ත්‍රීතුමියනි. මං හිතනවා මේ යෝජනාව කාලෝචිත යෝජනාවක් බවට අපි කවුරුත් පිළිගන්නවා. මම මේ යෝජනාව ගෙනාපු ගයාන් මන්ත්‍රීතුමාට ස්තූති කරන අතර මං හිතන්නේ මට කියන්න තියෙන්නේ මෙතන යම්කිසි කට්ටියක් බොර දියේ මා එ බාන්න හැදුවත් වෙන්න ඕනෙ දේ වෙන්න ඕනෙ. අපේ වන්දුසිරි සභාපතිතුමා අමතක කරන්න බැහැ. මං හිතන්නේ මේ ගයාන් දුමින්ද මන්ත්‍රීතුමාත් දන්නවා ඒ දෙන්නම එකතුව තමයි ඒ දවස්වල මේ කටයුත්තට නියලුණේ. එතුමා දැනට මොන හිත් අමනාපයක් තිබුණත් ඒ කණ්ඩායම එකම කණ්ඩායමක් හැටියට තමයි එදා ඒ කටයුතුවල නියැලුණේ. අදත් මේ මොහොතෙන් එතුමා මේ කටයුත්තේ නියැලෙන්න ගරු අග්‍රාමාත්‍ය ලේකම්තුමා සමඟ අද ගමනක් යනවා එකයි මම දන්නේ. නවීන් ඇමතිතුමා සමඟ කථා කරලා තියෙනවා. මම හිතනවා මෙතුමා කරන්න යන වැඩ කටයුත්තට ඒ කරන සහයෝගය ඉතාමත්ම රුකුලක් වෙන්න පුළුවන් එම ඉඩම් පවරා ගැනීමේදී නවීන් ඇමතිතුමා සම්පූර්ණ සහයෝගය දෙනවා. මෙඟා පොලිස් යටතේ පායලී වම්පික ඇමතිතුමා මේ පිළිබඳව විශේෂයෙන්ම මේ වෙනකොට අග්‍රාමාත්‍යතුමාගේ ඉල්ලීමක් අනුව ඒ කටයුත්තේ නියැලෙනවා කියන එක මම මතක් කරන්න ඕනෙ. මොකද මම දන්නවා මමත් වන්දුසිරි මැතිතුමාත් මෙවන් අවස්ථාවල සභාගී වුණ නිසා. මං හිතන්නේ කවුරු කළත් මේක කරන්න ඕනෙ දෙයක්. ලස්සන ග්‍රවුන්ඩ් එකක් මම හිතන්නේ වන්දුසිරි මන්ත්‍රීතුමාගේ හීනයක් තිබුණා සභාපතිවෙලා ඉන්න කාලේ ඉදන්ම. ඒ සිහිනය අද දෙන්නම එකතුවෙලා සැබෑ කරන එක අපිට සන්තෝෂයි. මං හිතන්නේ මේ කටයුත්තෙදී ඔබතුමාට ඒ කරන සහයෝගයත් අරගෙන වන්දුසිරි මැතිතුමා මේක අත අරින්නේ නැ. එතුමා යම්කිසි කළකිරීමකට ලක්වෙලා හිටියත් ග්‍රවුන්ඩ් එක අත ඇරියේ නැහැ අද වෙනකනුත්. මං හිතන්නේ මුදල් වෙන්කර ගැනීමේදී එතුමාගේ සහයෝගය ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද ගරු අගමැතිතුමා එතුමාට විශේෂිතව පෞද්ගලිකව විශේෂ උදව් උපකාර කරනවා. මේ කටයුත්ත පිළිබඳ විශේෂ යොමු කිරීමක් වගකීමක් එතුමා භාර අරගෙන තියෙනවා කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින් මේ කටයුත්ත කිරීම පිළිබඳව මේ ග්‍රවුන්ඩ් එක ඇත්තටම අවශ්‍ය එකක්. හොඳ එකක් වෙනවා. මේ ප්‍රදේශයේ තියෙන ක්‍රීඩාපිටි වලින් කැපී පෙනෙන ස්ථානයක් හැටියට ගොඩනගන්න පුළුවන්. මොකද හයිලෙවල් පාරට මුහුණලා තියෙන හොඳ භූමි භාගයක්. ඒ කටයුත්ත කරගෙන මේ අවුරුද්ද දෙක ඇතුළත මං හිතන්නේ ග්‍රවුන්ඩ් එකක් හැටියට අපිට මහජන ක්‍රීඩාංගනයක් හැටියට විවෘත කිරීමේ වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් මා නිහඬවෙනවා. ස්තූතියි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද වන්දුසිරි මැතිතුමා

ගරු සභාපතිතුමනි, 1991 වර්ෂයේදී සිතාවක ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් තුන්තන ගමට පළමුවෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් තමයි මන්ත්‍රීවරයෙක් බිහි වුණේ අපේ පියරත්න මන්ත්‍රීතුමා. අපේ රණවක මන්ත්‍රීතුමා මතක් කළා එතුමා තමයි පළවෙනියෙන්ම සභාවට මේ යෝජනාව ඉදිරිපත් කළේ. මේ වගේ විශාල සභා තිබුණේ නැහැ ක්‍රමවේද තිබුණේ නැහැ. නමුත් ඒ කාලේ හැටියට එතුමා මේකට ඒ වතු අධිකාරීගෙන් ගමට හයියක් වෙන්න ශක්තියක් වෙන්න ගමට ඒ යෝජනාව සම්බන්ධයෙන් එතුමා 1991 ඉතාමත් දීර්ඝ වශයෙන් කථා කරපු මන්ත්‍රීවරයෙක්. ඒ වගේම 1998 දී අපේ ඩබ්ලිව්.ඩබ්ලිව්. විමලරත්න වෙද මහත්මයා අපේ මන්ත්‍රීතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පැමිණියේ එතුමාත් සභාවට යෝජනා ගෙනල්ලා මේ සම්බන්ධව කථා කළා. නමුත් ඉන් එහාට දිගින් දිගට කිසිදු දෙයක් වුණේ නැහැ. ඒ වගේ 2003 ඩබ්ලිව්. ඩී. වන්දුසිරි සභාපති කරන්න මූලික අධිකාර ම සැකසුවේ මම. පෝස්ටර් පවා හදලා දුන්නේ මම. ඒ සියල්ල කරලා එතුමා සභාපති කරලා තරුණයන්ගේ ඉල්ලීම් තිබුණේ මම හොඳම තරුණයා ක්‍රිකට් සෙල්ලම් කරන සය සාමාජික තරඟ වලට ලංකාව හතර වටේ තරඟ කරන්න ගිය තරුණයෝ විදියට එදා අපිට ක්‍රීඩාපිටියක අවශ්‍යතාවය තදින් තිබුණා. අපි ඉල්ලීම් කළා. ඒ හරහා සභාවට මේ යෝජනාව ආවා. මේ සම්බන්ධයෙන් වතු සමාගම් සමඟ කථා කළා. එතුමා කථා කරපු ගමන්ම ගිහින් ගැහුවා කටවුට එකක් යෝජිත ක්‍රීඩාංගනය කියලා දුඹුරු පාට අකුරින් කහ පාට

බෝධි එකේ. මට අද වගේ මතකයි. හතරයි තුනේ විතර කටවුට එකක් ගැහුවා දැන් තොරණ ගහන ස්ථානයේ ගහලා ඊට පස්සේ තමයි සාකච්ඡාවට ගියේ. ඒ අය කරපු ක්‍රමවේදයට එව්වර එකඟතාවයක් දැක්වුවේ නැහැ. මොකද ඒ අය එක්ක සාකච්ඡාවට ගිහිල්ලා යම්කිසි ක්‍රමවේදයකට ඇවිල්ලා තමයි අපි ඒ තැනට ගියානම් වන්දසිරි මන්ත්‍රිතුමා තමන්ගේ ඉඩමෙන් බලෙන් අත්පත් කරගැනීමට වගේ දෙයකට යනකොට මිනිස්සුන්ගේ සිතුවම් පැතුම් අදහස් වෙනස් වෙනවා. ඉතින් මේ ක්‍රමයට ගියාම එදා සභාපතිතුමා විදියට එයා හිතන්න ඇති ඕනේ දෙයක් ඕනෙ වෙලාවට කරගන්න මට බලය ගන්න පුළුවන් කියලා මේ සභාපති පුටුවේ හිටියම. යන ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒ ක්‍රමවේදය හරියට තේරුම් ගන්නාදෝ කියන සැකය මා තුළ තියෙනවා. ඒ නිසා කෙසේ වුණත් ඒක සාර්ථක වුණේ නැහැ. ඊට පස්සේ අළුපොත වත්ත කියන එක මේ ඉඩම එක්ක අක්කර දෙකක් මෙතනින් ගන්න අක්කර ප්‍රමාණයක් දෙන්න කපා කර ගන්නා. නමුත් මේක වටිනාකම වැඩිම බිම් කොටසක් වන්නෙන් විශාල බිම් කොටසක් ඉල්ලුවා අළුපොත වන්නෙන්. එවකට හිටපු ඉඩම් අමාත්‍යවරයා පසුපස ගියාට එයින් එහාට කිසිදෙයක් සිදුකරගන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා ගරු සභාපතිතුමා 2011 මම සභාවට පත්වෙනකොට මම මේ යෝජනාව ගේනවා 04 වෙනි මහා සභාව වගේ. මේ සභාවට යෝජනාව ගෙනල්ලා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන්න ඉතාමත්ම උනන්දුවෙන් කටයුතු කළා. මටත් ඒ යවපු යෝජනාවට පිටපතක්වත් ඇවිල්ලා තිබුණේ නැහැ. ඊට පස්සේ මම 2015 යහපාලන ආණ්ඩුවෙන් පස්සේ ලේකම්තුමාට මතක ඇති මම මේ ලිපිගොනුව ගැන විමසුවා. මම දන්න විදියට දැන් මේ ලිපිගොනුව නැහැ. අහල් 4 ක විතර ලිපිගොනුවක් තිබුණා මේ සභාවේ. මම 2011 දී දැක්කා ඔබතුමාගේ මේසෙ උඩත් තියෙනවා ඔබතුමාත් ඒ ගැන බැලුවා. ඊට පස්සේ කොහොමහරි මේ ලිපිගොනුව අස්ථානගත වෙලා තියෙනවා. ඒක ගැන සොයා බලන්න ගරු සභාපතිතුමානි. ඒක ඔබතුමාලගේ වරදක් නෙමෙයි. කොතනහරි මේක ඇති ඒ විස්තර හෙව්වේ ඉදිරි වැඩ කටයුතු ටික කරගෙන යන්න. ඒකට අවශ්‍ය මූලික සිද්ධාන්තය මට ලැබුණේ නැහැ. නමුත් මේ වෙනකොට මම වසරක් පාසා අවුරුදු උත්සවයක් කරනවා. මේකෙන් පස්සේ සියලුම තරුණයෝ එකතු වෙලා මේ ක්‍රීඩාපිටිය ගැන සාකච්ඡාවක් තිබ්බා. මේ සාකච්ඡාව තිබ්බට පස්සේ ඒක ලොකු උවමනාවක් වුණා. ආපසු කට්ටිය නින්දෙන් ඇහැරිලා මේ වැඩේට බහින්න ගත්තා. මේ වැඩේ මේ කියන විදියට ගියානම් මෙලහකට ඒ වැඩේ වෙලා ඉවරයි ගරු සභාපතිතුමානි. මොකද අපි ගිය මාසේ දැක්කා අරලියගහ මන්දිරයේදී හම්බ වුණාම අපේ හිටපු සභාපතිතුමා දැක්කා එතුමා එවෙලෙන් සල්ලි ඉල්ලලා. ගම්පෙරලියෙ සල්ලි දෙන්න කිව්වා මම අහගෙන හිටියා ගම්පෙරලියේ සල්ලි දෙන්න කියලා. ව්‍යාපෘතිය පෙන්වුවා. ඉතින් එහෙම එකපාරට සල්ලි දෙන්න ඉතුරු වැඩ ටික කරලා තියෙන්න ඕනෙ. එහෙම දෙයක් නෑ ගරු සභාපතිතුමානි ඔබතුමාත් දන්නවා මම ගැන දන්න මන්ත්‍රිවරු ඉන්නවා. මම අනුන්ගේ ළමයින්ට උප්පැන්න හදන ජාතියේ කෙනෙක් නෙමෙයි. මම මගේම නිර්මාණයක් මගේම අදහස් ගෙනල්ලා ඒක කරන්න දහලන මන්ත්‍රිවරයෙක්. බැරිවෙලාවත් ඒක එතුමා කරනවා ලක්ෂ පන්හසයියයක් ගෙනත් දෙනවා ක්‍රීඩාපිටියට කිසිම ගැටළුවක් නෑ. අපිට එහෙම හයියක් ශක්තියක් තියෙනවා. රණවක මන්ත්‍රිතුමා වෙන්න පුළුවන් කවරුහරි කමක් නැහැ මේ ප්‍රදේශයට වැඩක් කරනවා නම් අපි අකුල් හෙලන්නෙ නැහැ ගරු සභාපතිතුමානි. අපේ ශ්‍රමයෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අපේ උනන්දුව උත්සාහය ඒ සඳහා තියෙනවා. ඒ සඳහා අපි ඇප වෙනවා කැප වෙනවා. අපිට මේකට තරඟයක් නැහැ. කවරු ගත්තත් ගමට ගේන්නෙ. ඒ සඳහා අපේ සහයෝගය අපි හැමදාම දෙනවා. මම මේක කල්පනා කළා ඩැනී විජේසුන්දර ක්‍රීඩාංගනය අපිට ඇත්තටම පසුබිම් කලාපයේ ක්‍රීඩාපිටි ඇත්තටම අපිට අවහිරතාවයක් තියෙනවා ඇත්තටම කණ්ඩායම් තරඟ කීපයක් විතරයි පවත්වන්න පුළුවන්. වොලිබෝල්, නෙට්බෝල්, බාස්කට්බෝල් වගේ තරඟ කීපයක් පවත්වන්න පුළුවන්. ඒ ඇරෙන්න වෙනත් තරඟ තියන්න පුළුවන් ක්‍රීඩාපිටියක් නැහැ. පිලිප් ගුණවර්ධන ක්‍රීඩාපිටිය තියෙනවා ඒක අවිස්සාවේල්ල සීමාවටයි අයිති. ඒ වගේම මහජන ක්‍රීඩාංගනයක් තියෙන්නේ දැනට පාදුක්කේ මහජන ක්‍රීඩාංගනය විතරයි. සමහරට්ට අපේ අයෝම මන්ත්‍රිතුමා ගෙනාපු යෝජනාවත් එක්ක ප්‍රාදේශීය සභාව යම්කිසි විදියක පාදුක්කට කැඩුණොත් එතකොට සීතාවක ප්‍රාදේශීය සභාවේ හංවැල්ල කලාපයට මේ ක්‍රීඩාපිටියක් නැහැ. ඒ ගැටලුව අපිට තියෙනවා. ඒ නිසා මම තීරණය කළා මේ හොඳ පිටි එකක් හැදිලා තියෙනවා. බෝලෙ ගහන්න පුළුවන් වෙලාවක් තියෙන්නේ. මම කිව්ව 2018 දී ගැහුවා. මම කිව්ව 2018 දී ගැහුවා. එහෙම ගහලා ඒ අය අවුට වුණේ තැන්නම් අදත් මන්ත්‍රිකම කියාගෙන ඉන්න තිබුණා. ඒක නිසා ඒ අය එක්ක බෝල ගැසීමේ උවමනාවක් මට දැන් නැහැ. මම යන්නෙ තනියම හුදෙකලා පිතිකරුවෙක් විදියට මට පුළුවන් ලකුණු ටිකක් රැස් කරගෙන මට පුළුවන් කීර්තිය ගමට අත් කරලා දෙන්න තනි තරඟකරුවෙක් විදියට තමයි මම ඉන්නෙ. කිසිම ගැටළුවක් නැතුව මගේ ඉදිරි වැඩකටයුතු ටික කරගෙන යනවා. දැන් මට හොඳ අමාත්‍යවරයෙක්ගේ හිතවත්කම් තියෙනවා ඒකට මුදල් දෙන්න ඕනෙනම් මුදල් දෙන්න පුළුවන් කැබිනට් ජේපර් හදාගන්න සෘජු මාර්ග පැදිලා තියෙනවා. කන වටෙන් අල්ලන්න ඕනෙ කෙලින් අල්ලන ක්‍රමයකට යම්කිසි ස්ථිර වැඩසටහනක් හදාගෙන තමයි ගරු සභාපතිතුමානි මම වැඩකට බහින්නෙ. මම කලින් මුට්ටිය දාලා බලන කෙනෙක් නෙමෙයි. මම ඒකට අවශ්‍ය අඩිතාලම ඒ සැලසුම් සියල්ල හදාගෙන මම අදත් ගෙනල්ලා ලේකම්තුමාට දීලා

නියෙනවා. ඒ අවශ්‍ය වැඩ කටයුතු වතු අධිකාරී සමඟ සාකච්ඡා කරලා තියෙනවා. ඔහු දැන් විදේශ රටකට ගිහිල්ලා තියෙන්නේ. ආපසු නැවත සාකච්ඡා කරනවා. තවත් මිල අඩු කරගන්න බලනවා. පවරා ගැනීමට මිලක් දෙන්න ඕනෙනම් ඒක දීලා හරි මේක ගන්න තමයි දැන් අවතිර්ණ වෙලා තියෙන්නේ. ඒ නිසා ගරු සභාපතිතුමනි මම හිතනවා මට පාරවල් හදන්න තව ඉතුරු නැහැ. 97% ක් විතර මේ අවුරුද්ද ඉවර වෙනකොට මගේ කොට්ඨාසේ පාරවල් ටික ඉවර වෙනවා. මේ වගේ ලක්ෂ 217 ගෙනල්ලා මට ඒකට සියලුදෙනාම සහයෝගය දුන්නා ඒ සියලුදේ වලට මම ඒකට ස්තූතිවන්ත වෙනවා. මම ගිය සභාවේදී යෝජනා කළා මේ සභාව වෙනකොට මුදල් ගෙනල්ලත් ඉවරයි ලක්ෂ අටසිය ගාණක් ගෙනත් තියෙනවා තවත් ලක්ෂ දෙසිය ගාණක් එන්න තියෙනවා. ලක්ෂ 1200 ක විතර වැඩ මම මේ අවුරුද්දේ කරලා තියෙනවා. අපිට අවශ්‍ය වැඩ කරන්න. පළාත් සභා ඉල්ලන එක ගැන පක්ෂේ ගැන මට කිසි ගැටළුවක් නැහැ. මට ඕනේ තැනක මුණ දෙන්න ආත්ම ශක්තිය තියෙනවා. මම ඕනේ තැනකට මුණ දෙනවා අභියෝග වලට තමයි මම වැඩියෙන් මුණ දෙන්නේ. එහෙම අභියෝගයෙන් පැනලා යන කෙනෙක් නෙමෙයි. ඕනේ පක්ෂෙකින් ඉල්ලලා යම්කිසි ඡන්ද ප්‍රතිශතයක් හදාගන්න පුළුවන් ආත්ම ශක්තිය ටෙටරියය මා තුළ තියෙනවා. ඒ නිසා තවදුරටත් අපි මේ ප්‍රදේශයේ වැඩකටයුතු කරන්න ඔබ සියලුදෙනාම මට දුන්න සහයෝගයට ස්තූතිවන්ත වෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි හැකි ඉක්මණින් පිටපත් යවලා සහයෝගය ලබාදෙන්න. මේ ක්‍රීඩාංගනය නැති වුණොත් ප්‍රදේශයේ ලස්සන තැනක් හයිලෙවල් මාර්ගය ආසන්නයේ ඉතාමත් හොඳ අපේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ට ඉතාමත් හොඳ ස්ථානයක් බවට පරිවර්තනය වෙයි. ඒ සඳහා අපේ සියලු මන්ත්‍රීවරුන්ට මේ වගේ වැඩක් කියන ගරුත්වය ඔබ සියලුදෙනාට ලැබෙයි. මේක තනි පුද්ගලයෙක්ට නෙමෙයි මේක පොදු ක්‍රීඩාංගනයක් වුණාම. මේක ප්‍රාදේශීය සභාව සතු ක්‍රීඩාංගනයක් වුණාම. මේක ගයාන් දුමින්දගේ ක්‍රීඩාංගනයක් නෙමෙයි පොදු එකක්. අපි නම් දාන්න යන්නෙන් නැහැ. ඔබ සියලුදෙනාට මට ඒ සහයෝගය දුන්නා වගේම ඔබ සියලුදෙනාගේ සහයෝගය මින් ඉදිරියටත් ලබාදෙන්න කියන ඉල්ලීම කරමින් මෙතෙක් අදහස් දැක්වූ ඔබ සියලුදෙනාට මගේ ගෞරවය ස්තූතිය පුදකරමින් මම නිහඩ වෙනවා. බොහොම ස්තූතියි.

ගරු සභාපතිතුමා

ගරු ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු යෝජනාව සම්බන්ධයෙන් මන්ත්‍රීතුමන්ලා දීර්ඝ වශයෙන් අදහස් ඉදිරිපත් කළා. අපේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අවිස්සාවේල්ල ආසනය හැටියටත් පහුගිය කාල සීමාවේ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ගරු ජනාධිපතිතුමාගේ රජය යටතේ විශාල ක්‍රීඩාපිටි ප්‍රමාණයක් ඉදිවුණු බව මම සඳහන් කරන්න ඕනේ. විශේෂයෙන්ම අපේ ප්‍රදේශයේ තිබුණේ නැහැ මීටර් 400 ධාවන පථ. මීටර් 400 ධාවන පථ ක්‍රීඩාපිටි දෙකක් අපිට අවිස්සාවේල්ල ආසනය විදියට ඒ කාලේ අපිට දිනාගන්න පුළුවන් වුණා. දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා යටතේ සීතාවකපුර අවිස්සාවේල්ල ක්‍රීඩාංගනයත් පිලිප් ගුණවර්ධන ක්‍රීඩාංගනයත් ඒ වගේම හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටිය බන්දුල ගුණවර්ධන ඇමතිතුමා මැදිහත්වෙලා ඒ ක්‍රීඩා පිටියත් මීටර් 400 ධාවන පථ වලින් යුත් ක්‍රීඩාපිටි 02 ක් අපිට දිනාගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම පාදුක්ක ක්‍රීඩාපිටියත් ඒ කාලසීමාවේදී සංවර්ධනය වුණා. මට මතකයි අපිත් මැදිහත්වෙව්ව කාලයක් වේවැල්පනාවෙන් පස් ගෙනත් පාදුක්කට ගෙනල්ලා පුරවලා වන්දුසිරි මන්ත්‍රීතුමා කිව්ව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා ගෙනල්ලා නාගරික සංවර්ධන අමාත්‍ය වෙලා ඉන්න කාලේ වේවැල්පනාවෙන් පස් ගෙනල්ලා පුරවලා පාදුක්ක ක්‍රීඩාපිටිය අපි හදනවා අවාසනාව නාමත් හදනවා. වසර ගණනාවක් ගියා. මේ රජය යටතේ අපි විශ්වාස කරනවා අඩුගාණේ මේ ක්‍රීඩාපිටියත් හදලා සංවර්ධනය කරලා ජනතාවට පාවිච්චි කරන්න පුළුවන් විදියට වෙයි කියන විශ්වාසයයි අපිට පවතින්නේ. ඒ වගේම අවධානය යොමු නොවිච්ච ක්‍රීඩාංගනයක් තමයි මගේ කොට්ඨාශයේ කහහේන නෙළුවන්තුඩුව මහජන ක්‍රීඩාංගනය ඒක ප්‍රාදේශීය සභාවට අයිති ක්‍රීඩාංගනයක්. මම හිතනවා මේ ක්‍රීඩාංගනයත් අද මීටර් 200 ක ධාවන පථයක් තියෙන හොඳ ක්‍රීඩාංගනයක් මේවා සංවර්ධනය කිරීම සඳහා වන අවධානය රජය යොමුවෙනවා නම් මං හිතනවා ඒ ප්‍රදේශවලටත් හොඳයි කියන කාරණය මතක් කරනවා. අපි 2007 වසරේදී අප්‍රේල් මාසේ මහා සභාවට අපේ හිටපු උපසභාපතිතුමා ආනන්ද රූපසිංහ මැතිතුමා යෝජනාවක් ගෙනල්ලා අපේ සුසන්න රූපසිංහ මන්ත්‍රීතුමා ස්ථිර කළා. අර බොරළුගොඩ මංසන්ධියේ තියෙන වේල්ල ක්‍රීඩාපිටියක් කරන්න කියලා. අද අර්බුදකාරී තත්වයකට යමින් පවතිනවා. ඒක ගමට පොදු ජනතාවට අහිමි වෙන තත්වයකට අද පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ රජයට අපි යෝජනා කරනවා මෙයත් ක්‍රීඩාපිටියක් බවට පත්කරලා මහපාර අයිනේ තියෙන්නේ යම් විදියකට ක්‍රීඩාපිටියක් බවට පත්කරන්න පුළුවන් අද. ඒ නිසා මේ කාරණා පිළිබඳවත් අවධානය යොමුකරන්න, අවධානය යොමුවේවා කියන ප්‍රාර්ථනය තමයි පවතින්නේ. සම්පූර්ණ ක්‍රීඩාපිටියක් ලෙස සංවර්ධනය කරන්නට අපි සභාවක් විදියට යෝජනාව සම්මත කරලා තියෙනවා මීට අවුරුදු 10 කට 15 කට ඉස්සර. ඒ සඳහා අවශ්‍ය කරන ලියවිලි අපිට ලබා දෙන්න පුළුවන්. ඒ ගැනත් රජයේ වගකිවයුතු නිලධාරී මහත්වරුන්ගේ අපේ ගරු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුවේවායි අපි ප්‍රාර්ථනා කරනවා.

තුන්තාන ක්‍රීඩාපිටිය පිළිබඳ ඉතිහාසය අපේ මන්ත්‍රීතුමන්ලා ප්‍රකාශ කළා. ගයාන් දුමින්ද මන්ත්‍රීතුමා වර්තමානයේ ඒ සඳහා මැදිහත්වෙලා තියෙනවා. හිටපු සභාපති ඩබ්ලිව්.ඩී. වන්දුසිරි මැතිතුමාත් ඒ සම්බන්ධව මැදිහත්වෙලා තියෙනවා. ඒ නිසා ඒ සියලුදෙනාගේ සහයෝගයෙන් තවත් ක්‍රීඩාපිටියක් අවිඤ්ඤාවෙන් ආසනයට සිතාපමණ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අළුතින් ඇතිවෙලා වගේම පවතින ක්‍රීඩාපිටිය සංවර්ධනය කරන්නට රජයේ අවධානය අදාල අයගේ අවධානය යොමුවෙලායි කියන ප්‍රාර්ථනය තමයි ප්‍රාදේශීය සභාව විදියට අපි මේ වෙලාවේදී ඉෂ්ට කරන්නේ. ඒ නිසා ඒ ක්‍රීඩාපිටියක් ලබාගැනීමට මුදල් වෙන්කරමින් අවශ්‍ය ගෙවීම් කරලා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ හෝ බස්නාහිර පළාත් සභාව යටතට පත්කරලා හොඳ ක්‍රීඩාපිටියක් සංවර්ධනය කරන්න පුළුවන් නම් මං භීතනවා ඒක අපිට වඩාත් හොඳයි ඒ වෙනුවෙන් තමයි අපේ මන්ත්‍රීතුමා කටයුතු කරන්නේ. ඒ ගැන අපේ සතුටත් ප්‍රකාශ කරමින් යෝජනාව පිළිබඳව බෙදීමක් නැහැ. එකඟතාවය තියෙනවා. ඒ නිසා ඒ ක්‍රීඩාපිටි ඉතිහාසයේ විචල්වීය වෙනස අපි ඇතිකළා කියන එකත් තව දුරටත් එය වර්ධනය කරන්න මේ ක්‍රීඩාපිටියත් ඇතිවෙලා ජනතාවගේ ලෙසින්ම තරුණ තරුණියන්ගේ හොඳ සෞඛ්‍ය හොඳ ශාරීරික යෝග්‍යතාවය ගොඩනගන්න කරන්න පුළුවන් වැඩසටහන් අපේ ප්‍රදේශයේ ජනතාවට ලබාදෙන්න හැකිවෙලායි කියන ප්‍රාර්ථනය කරමින් මේ යෝජනාව ඒකමතිකව සහ සම්මත යෝජනාවක් විදියට සලකනවා.

ඉහත යෝජනාව ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් දුමින්ද මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මැතිතුමියගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සහ සම්මත විය.

05 – (11) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සිතාපමණ ප්‍රාදේශීය සභාව සතු ගලි බවුසරයේ සේවා ගාස්තු පහත සඳහන් පරිදි සංශෝධනය විය යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ නේවාසික	පෙර අයකිරීම 3100.00 + බදු	සංශෝධිත අයකිරීම 1700.00 + බදු
ව්‍යාපාරික	5500.00 + බදු	4100.00 + බදු
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් පිටත නේවාසික	පෙර අයකිරීම 5600.00 + බදු	සංශෝධිත අයකිරීම 4200.00 + බදු
ව්‍යාපාරික	7100.00 + බදු	5700.00 + බදු

කිලෝමීටර් 01 ක් සඳහා ප්‍රවාහන ගාස්තු අයකිරීම රු.40.00

ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා.

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහසක් ඉදිරිපත් කරනවාද.

ගලි බවුසරය සඳහා තිබුණු වියදම් ප්‍රමාණය වැඩියි කියන කාරණය මතු වුණා. අපි එදා කාරක සභාවේදී කපා කරලා තීරණය කළා මේ සම්බන්ධයෙන් යම් අඩුකිරීමක් කරන්න. ඒ අනුව අපි මේ විදිහට මහජනතාවට සේවා සපයන ආයතනයක් විදිහට මේ මුදල් මෙලෙස අඩු කරලා අය කරන්න අපි තීරණය කළ බව අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මේ යෝජනාවත් ඒකමතිකව සහ සම්මත වූ යෝජනාවක් විදිහට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු උප සභාපති මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සහ සම්මත විය.